

මුල් පිටපත: ඉංග්‍රීසි

පොදු රස්වීම

මානව අධිකිවාසිකම් කුටුන්සලය

තිස් වැනි සැසිය.

න්‍යාය පත්‍රයේ අංක 2

එක්සත් ජාතීන්ගේ මානව අධිකිවාසිකම් පිළිබඳ මහ කොමිෂන් ශේ වාර්ෂික වාර්තාව සහ මහ කොමිෂන් කාර්යාලයේ සහ මහ ලේකම්ගේ වාර්තා.

ශ්‍රී ලංකාවේ මානව අධිකිවාසිකම් ප්‍රවර්ධනය, ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව අධිකිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමිෂන් කාර්යාලයේ වාර්තා.*

සාරාංශය:

මෙම වාර්තාවට ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති සමයේ සිදු වූයේයැයි කියන බරපතල උල්ලංසනය කිරීම් සහ මානව අධිකිවාසිකම් අපහරණය සහ අදාළ අපරාධ ගැන මානව අධිකිවාසිකම් පිළිබඳ මහ කොමිෂන් කාර්යාලයෙන් (OHCHR) පවත්වන ලද පූර්ණ විමර්ශනයක ප්‍රධාන සෞයා ගැනීම් ඇතුළත් වේ. 2014 මාර්තු මාසයේ සිට විශේෂයෙන්ම 2015 ජනවාරි මාසයේ නව ජනාධිපතිවරයෙක් සහ අගෝස්තු මාසයේ ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීමෙන් පසු හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ සහ වගවීම සහ ප්‍රතිසංධානය කෙරේ යොමු වූ එම සියලු ප්‍රධාන මානව අධිකිවාසිකම් පිළිබඳ වර්ධනයන් ද විමසුමට ලක් කරයි. ගැටුමේ සියලු පාර්ශ්වයන් සිදු කෙළේයැයි කියන යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ විභාග කිරීමට විශේෂ ද්වීත්ව අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළත් ඉදිරියට යැම සඳහා වූ නිර්දේශවලින් මහ කොමිෂන් ශේ වාර්තාව අවසන් වේ.

පටුන

I. හැඳින්වීම

II. මානව අධිකිවාසිකම් මහ කොමිෂන් කාර්යාලය සම්බන්ධවීම සහ ක්‍රියා පටිපාටි

III. මානව අධිකිවාසිකම් සහ අදාළ වර්ධනයන්

IV. විමර්ශනයේ ප්‍රධාන සෞයා ගැනීම්

- A. නීති විරෝධී මිනි මැරුම්
- B. තිදිහස අහිම් කිරීමට අදාළ උල්ලංසනය කිරීම
- C. බලහන්කාරයෙන් අතුරුදෙහන් කිරීම
- D. වධයිංසා සහ අනෙකුත් ආකාරයේ කුරිරු, අමානුෂීක හෝ අවමක් සහගත සැලකීම්
- E. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ හාවය පදනම් ප්‍රවන්ධිතවය
- F. පැහැර ගැනීම් සහ බලහන්කාරයෙන් සටන්වලට බඳවා ගැනීම
- G. ලමයින් බඳවා ගැනීම සහ මුළුන් සටන්වලට යොදා ගැනීම

- H. සිවිල් ජනතාව සහ සිවිල් දේපොල කෙරේ සටන්වල බලපෑම
- I. එහා මෙහා යැම පාලනය කිරීම
- J. මානුෂීය ආධාර ප්‍රතික්ෂේප කිරීම
- K. අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් පරික්ෂාවට ලක් කිරීම සහ මුත්‍රිත්‍යු එහා මෙහා යැමේ නිදහස අනිම් කිරීම.

V . වගකීම සහ ප්‍රතිසංඛ්‍යානය කෙරේ පියවර

- A. අතුරුදහන් පුද්ගලයන් සම්බන්ධයෙන් වූ පැමිණිලි විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසන් සහා.
- B. සංකේතාත්මක සිද්ධීන්
- C. සමුහ මිනිව්‍යාවල්

VI , අනාගතය දෙස බැඳීම

VII. නිගමන සහ නිරද්‍යා

- A. ශ්‍රී ලංකාණ්ඩ්‍රව්‍ය
- B. එක්සත් ජාතියන්ගේ පද්ධති සහ සාමාජික රටවල්

I. හැඳින්වීම

මානව අයිතිවාසිකම් මණ්ඩලයට මෙම වාර්තාව ඉදිරිපත් කරනුයේ යෝජනා 25/1 අනුව ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්ත්වය අධික්ෂණය කිරීමට සහ අදාළ ජාතික ක්‍රියාවලීන්ගේ ප්‍රගතිය නොනවත්වා තක්සේරු කිරීමට, අදාළ විශේෂයෙන්ගේ සහ විශේෂ ක්‍රියා පටිපාටි මැන්ඩ්‍රොව් බලය හිමි අයගේ සහාය ඇතිව උගත් පාඩම් සහ ප්‍රතිසංඛ්‍යාන කොමිසමෙන් (LLRC) ආවරණය කරන ලද කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ දෙපාර්ශ්වය විසින්ම සිදු කරන ලදයි කියන මානව අයිතිවාසිකම් බරපතල උල්ලාසනය කිරීම් සහ අපහරණ ගැන පූර්ණ විමර්ශනයක් කිරීමට සහ විසින්ම වැනි සැසියේ දී පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් (OHCHR) කරන ලද ඉල්ලීම ප්‍රකාරවය.

2. 2015 ජනවාරියේ තේරී පත් වූ නව රජය සම්බන්ධතා පැවැත්වීමට කැමැත්ත පළ කිරීමෙන් පසුව, විමර්ශනයට තවත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පැවතීම නිසා මෙම වාර්තාව 30 වැනි සැසිය තෙක් කළ දීම් මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කළ නිරද්‍යාය මානව අයිතිවාසිකම් මණ්ඩලය පිළිගත්තාය.

3. මෙම වාර්තාවට මානව අයිතිවාසිකම් මණ්ඩලයේ යෝජනා 25/1 අනුව පූර්ණ විමර්ශනයක් කිරීමට මැන්ඩ්‍රොව් බලය පැවරුණ, හිටපු මහ කොමසාරිස් නව පිළ්ලේල් විසින් ස්ථාපනය කළ විශේෂ කණ්ඩායුමක් වන මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයේ සෞයා ගැනීම ද ඇතුළත් වේ. (A/HRC/30/CRP.2. වාර්තාවද බලන්න) පින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි අභ්‍ය්‍රීසාරි නවසීලන්තයේ මහාධිකරණයේ හිටපු විනිසුරු බේම් සිල්වියා කාටරයිටි, පාතිස්ථානයේ මානව හිමිකම් කොමිසම් හිටපු සබාපනිතිය අස්ථා ජේජාන්ගිරි යන සුවිශේෂී විශේෂයෙන් තිබෙනාට සහායක සහ උපදේශක්මක වැඩ කොටසක් කිරීමට ආරාධනය කරන ලදී. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ විශේෂ ක්‍රියා පටිපාටි මැන්ඩ්‍රොව් බලය හිමි අය ද විමර්ශනයට එකතු කිරීම කළහ.

4. මෙම වාර්තාව මානව අයිතිවාසිකම් විමර්ශනයක් බවත් එය අපරාධ විමර්ශනයක් නොවන බවත් ආරම්භයේ දීම සඳහන් කරනු කැමැත්තෙමු. විමර්ශනයෙන් ආවරණය වන කාල සීමාව, උල්ලාසනය කිරීම්වල ප්‍රමාණය, ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය, ශ්‍රී ලංකාවට පිවිසීමට අවස්ථාවක් නොවීම ඇතුළත් විමර්ශනයට තිබු සීමා, සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පැවති කණසල්ල බාධා ඉමහත් අනියෝග විය. කෙසේ වුවත් විමර්ශන වාර්තාව

සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේ පමණක් නොව ශ්‍රී ලංකාව පිළිබඳ කමිටුව ආවරණය කරන ලද සම්පූර්ණ කාල සීමාව තුළ සිදු වූ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් සහ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංසනය කිරීමේ රටාවන් හඳුනා ගැනීමට ද උත්සාහ කරන ලදී.

5. ඩැසිරීම පිළිබඳ මෙම රටාවන් කාලයක් නිස්සේ වූ බොහෝ සිද්ධීන්ගෙන් සමන්විතය. ඒවාට සාමාන්‍යයෙන් සම්පත්, සම්බන්ධීකරණය, සැලසුම් සහ සංවිධානය අවශ්‍ය වන අතර බොහෝවේ ක්‍රියාත්මක කර ඇත්තේ දුරාවලින්ගෙන් යුත් අණ දෙන ව්‍යුහයක් තුළ අපරාධකරුවන් ගණනාවක් විසිනි. එවැනි ක්‍රමානුකූලව සිදු වූ ක්‍රියා සාමාන්‍ය අපරාධ ලෙස ගිණිය නොහැකි අතර අධිකරණයක දී මිශ්පු ව්‍යවහාර අණ දීමේ මෙන්ම පුද්ගල වගකීම මතු කරවන අන්තර්ජාතික අපරාධ විය හැකිය.

6. මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ රට මැන්ඩ්‍යෙන් බලය පැවරුණ අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස්වූ සන්දර්ජයක් තුළය. යහ පාලනය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය පදනම් කර ගත් වේදිකාවක් මත තව ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම අතිතයේ ද මහත් ව්‍යුහයක් වූ බරපතල මානව අයිතිවාසිකම් උල්ලංසනය කිරීම් විසඳීමට, වගකීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට, සත්‍යය, යුත්තිය තහවුරු කිරීමට හා දහස් ගණන් වූ බොහෝ වින්දිතයන්ට සහන ලබා දීමට හා දීර්ස කාලීන සාමය හා ප්‍රතිසන්ධානයට පදනමක් දීමට එකිනෙකින් ප්‍රතිස්ථාපන අවස්ථාවක් ලැබේ ඇත. ශ්‍රී ලංකාවට එවැනි අවස්ථා අතිතයේ දින් තිබේ. කෙසේ ව්‍යවත් මානව අයිතිවාසිකම් මහ කොමිෂන් කාර්යාලයේ විමර්ශනයේ සෞයා ගැනීම්වලින් මුල් බැසුගත් හා ආයතන ගත වූ දඩුවම් නොලැබ සිටීම නිසා එවැනි උල්ලංසනය කිරීම් තැවත සිදු නොවීමටනම් දේශපාලන දෙරෙයක් සහ නායකත්වයක් අවශ්‍ය බව ඉස්මතු කරයි.

II මානව අයිතිවාසිකම් කාර්යාලයේ මැදිහත්වීම සහ විශේෂ ක්‍රියා පටිපාටි.

7. ශ්‍රී ලංකාණ්ඩුව ආරම්භයේ සිටම යෝජනා 25/1 “එක හෙළා සම්පූර්ණයෙන්ම” ප්‍රතික්ෂේප කොට “ආදා කිසිම ක්‍රියාවලියකට” සහභාගි වූයේ නැත. කළුන් පැවති ආණ්ඩුවේ ඇමතිවරුන් හා නිලධාරීන් ප්‍රසිද්ධීයේම මානව අයිතිවාසිකම් මහ කොමිෂන් කාර්යාලයේ විමර්ශනය නොනවත්වාම විවේචනයට හා අපහාසයට ලක් කිරීමට අමතරව වඩාත් බරපතලව විභාගයට නොරතුරු ලබා දීමට සූදාන්ම්ව සිටි වින්දිතයන්, සාක්ෂිකරුවන් හා සිවිල් සමාජය බියවැදුදීමේ සහ හිරහැර කිරීමේ දුඩ් ව්‍යපාරයක් ගෙන ගියේය.

8. 2015 ජනවාරි මාසයේ සිට මානව අයිතිවාසිකම් මහ කොමිෂන් කාර්යාලය සමග පැවැත් වූ ආණ්ඩුවේ සම්බන්ධතාවය ස්වභාවය කැඳී පෙනෙන ලෙස වෙනස් විය. තව ආණ්ඩුව විමර්ශනයට සහයෝගය නොදීමේ ස්ථාවරය වෙනස් කිරීම හෝ විමර්ශන කණ්ඩායම රටට පිවිසීමට අවසර නොදුන්න ද වගකීම සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියක් සඳහා වූ විකල්ප පිළිබඳව මහ කොමිෂන් සහ මානව අයිතිවාසිකම් කාර්යාලය සමග වඩාත් නිර්මාණත්මකව සම්බන්ධ විය.

9. ආණ්ඩුව සත්‍යය, යුත්තිය, හානිපූරණය සහ නැවත සිදු නොවීම සහතික කිරීම පිළිබඳ විශේෂ සම්බන්ධීකාරක පැබැලේ බී ග්‍රේග් මහතාට 2015 මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා තාක්ෂණ සංවාරයකට ආරාධනය කෙලෙයේ. විශේෂ සම්බන්ධීකාරක විශේෂයෙන්ම පීඩාවට පත් වින්දිතයන් සමග පුළුල් මහජන උපදේශනය සහ සහභාගිත්වය තුළින් සංක්‍රාමීය යුත්තිය පිළිබඳ පුළුල් රාජ්‍ය ප්‍රතිපත්තියක් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙලෙයේ.

10. බලයෙන් හා අකමැත්තෙන් අනුරුදහන් කිරීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට (WGEID) 2015 අගෝස්තු 2 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ සංවාරයකට ආරාධනය කළ තමුන් ඒ දින පාර්ලිමේන්තු ජන්ද විමසීම සම්පූර්ණ වූ නිසා කල දීම්වලින් ඉල්ලීමක් කෙරිණ. එම කණ්ඩායම දැන් සංවාරය සඳහා 2015 නොවැම්බර් මාසයේ දින යෝජනා කර ඇත.

III. මානව අයිතිවාසිකම් සහ අදාළ වර්ධනයන්

11. 2015 ජනවාරි 8 පැවති ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණයේ කැපී පෙනෙන කඩ ඉමකි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෙමත් සිරිසේන සියලු ජනවර්ග සහ මතවාදී ක්ෂේත්‍ර ඇතුළත් වන සේ ඇති කර ගත් පුළුල් සහායකින් බලයේ සිටි ජනාධිපති රාජපක්ෂ පරාජය කෙලෙයි. හිටපු විපක්ෂ නායක රත්නිල් විතුමසිංහ අගමැති වශයෙන් වූ නව කැබේනට මේචිලයක් පත් කර ගත්තා ලදී.
12. නව ආණ්ඩුවේ දින 100 කින් යුත් මැතිවරණ ප්‍රකාශනය ව්‍යවස්ථා සංශෝධන සහ තවත් පියවර ඇතුළු වැඩ සටහනක් වන අතර එහි කුට ප්‍රාජ්‍යය වූයේ විධායක ජනාධිපති තනතුරේ බලතල සීමා කිරීම, ජනාධිපති පුර තිල කාල සීමාව පිළිබඳ සීමාව නැවත පැනවීම, අධිකරණය හා ස්වාධීන කොමිසන් සහා සඳහා පත්වීම් නිරදේශ කිරීමට ව්‍යවස්ථාදායක සහාව නැවත ස්ථාපිත කිරීම ඇතුළත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ය. 2013 ජනවාරි මාසයේ දී විවාදාත්මක දේශපාලියෝගයකින් ඉවත් කළ අග විනිශ්චයකාරවරිය කෙටි කාලයකට නැවත එම තනතුරුට පත් කොට ඇය විශාල ගැනීමෙන් පසු ගෞෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨයිතම විනිශ්චුරුවරයා එම තනතුරට පත් කෙරිණ.
13. අවසානයේදී 2015 අගෝස්තු 17 වැනි දා පාර්ලිමේන්තු ජන්ද විමසීම පවත්වන ලදී. 2015 ජනවාරියේ සිට රට පාලනය කළ පක්ෂ ගණනාවක සහායක් වන යහපාලනය සඳහා වූ එක්සත් පෙරමුණ (UNFCCC) වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් අතර 2015 සැප්තැම්බර් 4 වැනි දින නව කැබේනට මේචිලය පත් කෙරිණ.
14. දිස්ත්‍රික් මට්ටමෙන් මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් ගැන සෝදිසියෙන් සිටීම, බාධා කිරීම සහ හිරිහැර කිරීම වාර්තා ව්‍යවත් 2015 ජනවාරියේ සිට ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා සැලකිය යුතු අවකාශයක් අඩුම වශයෙන් කොළඹ විවර විය. ආණ්ඩුව 2015 ජනවාරි 16 වැනි දා සිට ජනමාධ්‍යවේදින්ට උතුරු පළාතට පිවිසීමේ දී පනවා තිබූ සීමාවන් ඉවත් කෙලෙයි.
15. ජනාධිපති සිරිසේන උතුරට සහ නැගෙනහිරට සිවිල් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත් කළ අතර 2015 අගෝස්තු මාසයේ දී උතුරට පිවිසීමේ දී තිබූ ප්‍රධාන ආරක්ෂක මුරපොල ඉවත් කෙලෙයි. එසේ ව්‍යවත් පුළුල් නිරහුමුදාකරණ ක්‍රියාවලියක් තවම ආරම්භ කර නැත. 2015 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාල සීමාවේ දී උතුර හා නැගෙනහිර හමුදාව සහ බුද්ධි අංශ විසින් සිදු කළ හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම පිළිබඳ සිද්ධීන් 26 ක් පුදේශීය සිවිල් සමාජ ආර්ථික මාර්ග වාර්තා කරයි. ඉන් ඇතියේ පිඩාකාරී වාතාවරණයක් නිරමාණය කළ ව්‍යුහාත්මක සහ ආයතනික සංස්කෘතිය තවමත් පවතින්නේය යන්න යථාර්ථ වන අතර ආරක්ෂක අංශයේ වඩාත් මූලික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ඉස්මතු කරයි.
16. යුද්ධය අවසන්ව වසර හයක් ගත ව්‍යවද අවතැන් වූ ජනතාවගෙන් බොහෝ දෙනකුට තවමත් විශේෂයෙන්ම ජ්‍යෙන මාර්ග සම්බන්ධයෙන් සිටීර විසඳුම් සාක්ෂාත් වී නැත. ආණ්ඩුව උතුරේ තෙලිපලෙයි සහ කේපායි හි හා නැගෙනහිර සාම්ප්‍රදා හි සමහර ඉඩම් කොටස නිදහස් කර ඇති නමුත් හමුදාව අත් කර ගෙන ඇති පුද්ගලික ඉඩම් තවමත් ප්‍රධාන ප්‍රශ්නයකි.
17. ඉඩම් පුද්නය වඩාත් සංකීරණ වන්නේ සිවිල් ජනතාව දුවිතියට ඉඩම් අත්පත් කර ගැනීම, ඉඩම් පිළිබඳ ඔප්පු වැනි ලේඛන නැතිවීම, විනාශීවීම සහ හානි සිදුවීම, පරස්පර ඉල්ලීම, ඉඩම් නොමැතිකම සහ විධිමත්ව පවරා නැති ඉඩම් ඉල්ලීම වැනි කරුණු නිසාය. ජනතාව ආපසු පැමිණි පුදේශ්වල ඉඩම් ආරවුල් බොහෝවිට දේශපාලනීකරණය සහ වාර්ගික තත්වයට පත්වීම නිසා ඉඩම් බේදීම ප්‍රජාවන් අතර සහ ඒ තුළ දැනට පවතින ගැටුමිකාරී තත්වයන් උග්‍ර නොවන බව සහතික කිරීමට ප්‍රවේශම් විය යුතුය.
18. උතුරු පළාතේ ස්ථීරින් මූලික වන පවුල් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇත.¹ ආහාර සුරක්ෂිත හාවයක් නොමැතිවීම, උද්ධමනය ඉහළ යැම සහ ඒවන මාර්ග අවස්ථා නිගම නිසා ස්ථීර මූලික පවුල් වඩාත් ගෙගගැනී බාවයට පත්වීමෙන් සූරාක්මට ලක්වීමේ අනතුර වැඩි වෙමින්

පවති. ගැටුම් පැවති පුදේශ හමුදාකරණ තත්ත්වයට පත්ව ඇති නිසා ස්ත්‍රී මූලික පවුල් ලිංගික හිරිහැර කිරීම්, සුරාකුමට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ අවදානම ඉමහත් ය.

19. ආණ්ඩුව තුස්තවාදය වැළැක්වීමේ පනත සහ හඳුසි නිති රෙගුලාසි යටතේ තවමත් රඳවා ගෙන සිටින අයගේ අනාන්තාවය සහ එම සංඛ්‍යාව පැහැදිලි කිරීමට ප්‍රමාද වේ. මෙම වාර්තාව ලියන අවස්ථාව වන විට ඉතිරිවී සිටින රඳවියන්ගේ සංඛ්‍යාව 258 ක් යැයි පිළිගන්නා බව ආණ්ඩුව විශ්වාස කරන බවට වාර්තා වී ඇත. ඉන් 60 කට චෝදනා පත් හාර දී නැත. පසුගිය කාලයේ දී 54 කට දඩුවම් නියම කර ඇති අතර ඉතිරි නඩු විභාගවෙනින් පවතී. රහස් සහ පිළිනොගන්නා රැඳුම් ස්ථාන පිළිබඳ වාර්තා මතු වෙමින් පවතින නිසා ඒවා කඩිනමෙන් විමර්ශනය කළ යුතුය.

20. හිතුවක්කාර ලෙස රඳවා ගැනීම්, අසාධාරණ නඩු විභාග සහ වධ හිංසා පැමිණවීම් වලට නිත්තිමය ආවරණයක් වන තුස්තවාදය වැළැක්වීමේ පනත තවමත් බලපැවැත්වේ. 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා තුස්ත වාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් 19 ක් ඇත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් 12 ක් තවමත් රඳවා ගෙන ඇතැයි දේශීය සිවිල් සමාජ සංවිධාන ආරංඩ් මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව දෙමළ බියස්පේරාව සමග සංවාදයක නිරත වෙමින් සිටිය ද 2013 මාර්තු මාසයේ දී තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර ඇති විවිධ දෙමළ ජනතා බියස්පේරා සංවිධාන සහ පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නැතු.

21. මෙම වාර්තාවේ ලේඛන ගත කර ඇති ආකාරයට වධ හිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වය, ගැටුමට සාපේක්ෂකම සහ සාමාන්‍ය අපරාධ අධිකරණ පද්ධතිය යටතේ බරපතල අවධානයට යොමු වූ කරුණකි. වින්දිතයන්ට වෙදා සේවා සපයන රාජ්‍ය නොවන සංවිධානයක් වන වධ හිංසාවලින් නිදහස (Freedom from Torture) වාර්තාවෙන් 2015 ආණ්ඩු වෙනසින් පසුව වධ හිංසා පැමිණවීම් පිළිබඳ සිද්ධීන් හයක් ඉස්මතු කර දක්වයි². මෙම වාර්තාවේ සඳහන් සිද්ධීන්ගෙන් සියලුට තිස්ස්තක් ගැටුමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණී අයයි. ඔවුන්ගෙන් කිප දෙනකු රෙකවරණ අයදුම් පත් ප්‍රතික්ෂේප වූ අයයි.

22. 2014 මාර්තු සිට 2015 අගෝස්තු දක්වා කාලය තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෙට් කතා පිළිබඳ සිද්ධීන් 112 ක් ගැන රාජ්‍ය නොවන සංවිධානයක් වාර්තා කරයි. ඉන් 22 ක් සිදුව ඇත්තේ 2015 ජනවාරියේ සිටය.³ එම කාල සීමාව තුළම ක්‍රිස්තියාකි හක්තිකයන් සහ මුළුන්ගේ ආගමික ස්ථාන ඉලක්ක කර ගත් සිද්ධීන් 126 ක් ක්‍රිස්තියාති කණ්ඩායම් වාර්තා කරයි. ඉන් 57 ක් 2015 ජනවාරි මාසයෙන් පසුවය.⁴ 2015 අප්‍රේල් මාසයේ දී වෙට් කතා අපරාධයක් සේ හැදින්වෙන ආකාරයට දෙන්ඩන නිති සංග්‍රහය සංශෝධනය කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් සංශෝධන තවමත් ඉදිරිපත්ව නැතු.

23. වාර්තා වී ඇති ආකාරයට අලුත්ගම මුස්ලිම් ප්‍රජාවට 2014 ජූනි මාසයේ බොදු බල සේනා කණ්ඩායම එල්ල කළ ප්‍රහාරවලින් සිවි දෙනකු මිය ගොස් තවත් 80 කට තුවාල සිදු වූවද 2015 අගාස්තු වන තෙක් ඒ ගැන අහිවෝදනා ඉදිරිපත් කර නැතු.

IV. විමර්ශනයේ ප්‍රධාන සෞයා ගැනීම්

24. පහත සඳහන් කොටස්වලින් OHCHR සිය විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් සහ එය සතුව ඇති තොරතුරු පදනම්ව තහවුරු කර ගත් ප්‍රධාන සෞයා ගැනීම් සාරාංශ කර දක්වේ. වෝදනා සංඛ්‍යාව, එවායේ බරපතලකම, නැවත නැවතත් සිදුවීම, එවා සිදු වූ ආකාරය මෙන්ම එවා සිදු වූ රටාවේ සමානත්වය යන සියලුලෙන් පෙන්වුම් කරන්නේ තුළික අපරාධයි. සිදු වූයේයුයි කියන බරපතල උල්ලාසනය කිරීම් පිළිබඳව වගකිව යුතු අය තහවුරු කිරීම හැම විටම නිශ්චය කළ නොහැකි වූවත් ගැටුමේ සියලු පාර්ශ්වයන් විසින් විමර්ශනයට ලක්ව ඇති කාල සීමාව තුළ අන්තර්ජාතික මානව අධිකාරීයකම නිතියේ, අන්තර්ජාතික මානුෂීය නිතියේ බරපතල උල්ලාසනය කිරීම්, සහ අන්තර්ජාතික අපරාධ සිදු කළ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. ඇත්තෙන්ම මෙම වෝදනා බොහෝයක්, පවතින වාතාවරණය අනුව සන්නද්ධ ගැටුම සහ/හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ අතර සම්බන්ධයක් ස්ථාපිත කළ හැකිනම හා සිවිල්

ජනතාවට එරෙහිව පුළුල්ව සහ ක්‍රමානුකූලව සිදු කළ බව අධිකරණයකින් තහවුරු කළ හැකිනම් යුද අපරාධ ලෙස ගිණිය හැකිය. සමහර අවස්ථාවල සිදු වූයේයැයි කියන සිද්ධීන් වෙනස් කොටස් සැලකීමේ හේතුන් මත සිදු කළ බවත් පෙනේ.

ආ. නීති විරෝධී සාකච්ඡා

25. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ මුද්‍රා සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් සිවිල් ජනතාවට සහ අනෙකුත් ආරක්ෂිත පුද්ගලයන්ට එරෙහිව නීති විරෝධී මිනිස් සාකච්ඡා පුළුල් ආකාරයෙන් සිදු කිරීමට සම්බන්ධ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. දෙමළ දේශපාලකයන්, මානුෂීය සේවකයන් හා ජනමාධ්‍යවේදීන් සමහර කාල සීමාවන්හි දී විශේෂයෙන්ම ඉලක්ක කර ගෙන ඇත. සාමාන්‍ය ජනතාව ද වින්දිතයන් අතර වෙති. මෙම මිනිස් සාකච්ඡාවල හඳුනාගත හැකි රටා පවතින බවද දැකිය හැකිය. තිදිසුනක් වහයෙන් ආරක්ෂක හමුදා මුර කපොලු සහ හමුදා කළවුරු අසළ, ආරක්ෂක හමුදා අත් අඩංගුවේ පසුව පුද්ගලයන් ආදි වශයෙනි. මේවා අධිකරණයකදී තහවුරු වූවහාන් පවතින වාතාවරණය අනුව යුද අපරාධ සහ/හේ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් සැලකිය හැකිය.

26. එල්ටීටීරේය ද තමන්ට විරුද්ධ අයට හිතවත්කම් දක්වන්නේයැයි සැක කළ දෙමළ, මුස්ලිම් සහ සිංහල ජනතාව නීති විරෝධීව මරා දුම් බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු පවතින බවට තොරතුරු ද ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය රස්කර ඇත. විරුද්ධ දෙමළ දේශපාලන පක්ෂ, ඔත්තු බලන්නේයැයි සැක කළ අය හා වෙනස් මත දරන දෙමළ අය හා දේශපාලන විත, රාජ්‍ය නිලධාරීන් සහ ගාස්තුයුද්‍යයන් මෙන්ම විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් එල්ටීටීරේයේ ඉලක්ක විය. එල්ටීටීරේයේ ඉවක් බවක් නැති මරා ගෙන මරණ බෝම්බ සහ ක්ලේමෝර් බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය හේ තුවාල ලත් බොහෝ දෙනා අතර සාමාන්‍ය ජනතාව ද වේ. මේවා අධිකරණයකදී තහවුරු වූවහාන් පවතින වාතාවරණය අනුව යුද අපරාධ සහ/හේ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් සැලකිය හැකිය.

27. 2009 මැයි 18 දින හේ ආසන්න දිනවල හඳුනාගත් එල්ටීටීරේ කාර්යධරයන් සහ හඳුනා නොගත් පුද්ගලයන් නැඩු විභාගයකින් තොරව සාකච්ඡා කෙළේයැයි මතුව ඇති වෝද්‍යා ගැනැද ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය පරික්ෂා කෙළේය. එසේ මරා දමන ලද සමහරුන් ශ්‍රී ලංකා හමුදාවට හාර වූ අය බවද දාන ගන්නට ඇත. සමහර කරුණු තහවුරු කළ යුතුව ඇති තමුත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන, මෙන්ම ජායාරූප සහ විඛියේ පට පදනම්ව සිද්ධීන් කිපයක් සම්බන්ධයෙන් මුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව මරා දමන ලද බව දක්වීමට ප්‍රමාණවත් තොරතුරු පවතින බව පෙනේ. පවතින වාතාවරණය අනුව අධිකරණයක දී තහවුරු වූවහාන් මෙම වාර්තාවේ සඳහන් බොහෝ සිද්ධීන් යුද අපරාධ සහ/හේ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ගිණිය හැකිය.

ආ. නිදහස අහිමි කිරීමට අදාළ උල්ලංසනය කිරීම.

28. විමර්ශන කණ්ඩායම ආණ්ඩුවේ ආරක්ෂක හමුදා විසින් දිගු කළක් තිස්සේම සිදු කරන හිතුවක්කාර අත් අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම් සහ මුවන් හා සම්බන්ධ සන්නද්ධ සංවිධාන විසින් සිදු කරන පැහැර ගැනීම් ලේඛන ගත කර ඇත. වාර්තා වන ආකාරයට බොහෝ විට මෙම පැහැර ගැනීම් බලහනකාර අතුරුදුහන් කිරීම්වලට සහ නීතියෙන් පරිභාහිර සාකච්ඡාවලට හේතු වේ.

29. ආරක්ෂක හමුදා නිලධාරීන් සමහර විට සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ සහාය ඇතිව පුද්ගලයන් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගැනීම් සහ පැහැර ගැනීම් පිළිබඳ සුපුරුදු ක්‍රියා මාර්ගය වන්නේ අංක තහවු නැති “සුදු වැන්” යොදා ගැනීමය. වාර්තා වන ආකාරයට සුදු වැන් වලට ආරක්ෂක මුර කපොලු හරහා යැමට හේ ආරක්ෂක කළවුරුවලට ඇතුළු විය හැකිය.

30. මෙම උල්ලංසනය කිරීම්වලට පහසු වූයෙන් පහසු වන්නේන් තවමත් බල පැවැත්වෙන තුස්කවාදය වැළැක්වීමේ පනත මෙන්ම 2011 වන තෙක් බල පැවැත් වූ හඳුසි නීති රෙගුලාසි

යටතේ අන් අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ඇති පුළුල් බලතල නිසාය. එවැනි නිති විරෝධී සහ හිතුවක්කාර අන් අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම පැහැදිලිවම අන්තර්ජාතික මානව අයිතිවාසිකම නිතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් උල්ලංසනය කිරීම ය. මෙවා අධිකරණයකදී තහවුරු ව්‍යවහාර් පවතින වාතාවරණය අනුව යුද අපරාධ සහ/හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් සැලකිය හැකිය.

C. බලහත්කාරයෙන් අතුරුදෙහන් කිරීම

31. ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය සිය විමර්ශනයේ දී එහි මැන්ඩ්බිට් බලය පැවති කාල සීමාව ඇතුළත දිවයින් නොයෙකුත් පළාත්වල විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ බලහත්කාර අතුරුදෙහන් කිරීම පිළිබඳ සිද්ධීන් සිය ගණනක් ගැන විශ්වාසදායක තොරතුරු නිරික්ෂණය කරන ලදී. වැඩි දුරටත් ගැටුම් අවසන් වීමෙන් පසු විශාල වශයෙන් රඳවා ගැනීම ද බලහත්කාරයෙන් අතුරුදෙහන් කිරීම්වලට ද හේතු විය.

32. ලබා ගත හැකි තොරතුරු අනුව ශ්‍රී ලංකා බලධාරීන් පුළුල්ව සහ ක්‍රමානුකූලව වින්දියන් විශාල සංඛ්‍යාවකගේ නිදහස අහිමි කළ බවත්, ඉන් පසුව නිදහස අහිමි කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ අතුරුදෙහන් වූ පුද්ගලයන්ගේ ඉරණම හෝ මවුන් සිටින තැන සැග වූ බවත් විශ්වාස කිරීමට සාධාරණ හේතු ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය සක්‍රීලු ඇත. ඇත්තෙන්ම නිතියේ රෙකුරණයෙන් ඉවත් කරනු ලැබූ මෙම පුද්ගලයන් බරපතල අනුරුදායක තන්වයකට පත් කොට ඇත. අතුරුදෙහන් පුද්ගලයන්ගේ පවුද්වල සාමාජිකයන් පළිගැනීම්වලට ලක්ව ඇති අතර සත්‍යයට ඇති අයිතිය ඇතුළත් එලදායි පිළිසරණක් ලබා ගැනීමේ අයිතිය ද අහිමි කර ඇතු.

33. බලහත්කාර අතුරුදෙහන්කිරීම සිදු කරන ලද්දේ භූගෝලීය පැතිරීම සහ ඒවා සිදු කරන ලද කාල සීමාව අනුව එකම ආරක්ෂක හමුදා විසින් එකම ජන කොටසක් ඉලක්ක කර ගෙන සිවිල් ජනතාවට එරෙහි පුළුල් සහ ක්‍රමානුකූල ක්‍රියා පිළිවෙළක කොටසක් වශයෙන් යැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. ගැටුම අවසානයේ තමන්ගේ කැමැත්තෙන්ම හමුදාවට හාර විමෙන් පසුව අතුරුදෙහන් වූ අය සැලසුම් සහගතව ඉලක්ක කර ගත්තේ මවුන් එල්ටීර් බලකායට සම්බන්ධව සිටි නිසා හෝ සම්බන්ධව සිටියේයැයි සිතු නිසායැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී.

D. වධ හිංසා පැමිණවීම සහ අනෙකුත් ආකාරයේ කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකීම

34. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විශේෂයෙන්ම ගැටුම් අවසන් වූ වහාම හිටපු එල්ටීර් සාමාජිකයන් සහ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් රඳවා ගැනීමෙන් පසුව කුරිරු වධ හිංසා පැමිණවීම් සිදු කළ බව ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය ලේඛන ගත කර ඇත. මෙවැනි එකම රටාවක් හමුදා කළවුරු, පොලිස් ස්ථාන සහ “පුනරුත්ථාපන කළවුරු” මෙන්ම රහස්‍යතා නොගත් ස්ථානවල ද ආරක්ෂක හමුදා ගණනාවක්ම යොදා ගෙන ඇතු.

35. ශ්‍රී ලංකා විමර්ශන කොමිටියට ලැබේ ඇති තොරතුරු අනුව වධ හිංසා පැමිණවීම් පුළුල්ව සහ ක්‍රමානුකූල පරිමාණයකින් සිදු කරන ලද බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. මෙය වධ හිංසා පැමිණවීම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සහ ශ්‍රී ලංකාව අන්සන් කර ඇති අන්තර්ජාතික ගිවිසුම් යටතේ ඇති සම්පූර්ණයික බැඳීම් කඩ කිරීමකි. පවතින තත්වය අනුව අධිකරණයක දී තහවුරු ව්‍යවහාර් මෙම වධ හිංසා පැමිණවීම් යුද අපරාධ සහ/හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ගිණිය හැකිය.

E. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ හාවය පදනම් ප්‍රචණ්ඩත්වය.

36. ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය රස්කර ගත් තොරතුරු අනුව විශේෂයෙන්ම සන්නද්ධ ගැටුමේ අවසානයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් පුරුෂ සහ ස්ත්‍රී යන දෙකාටසේම රඳවුන් විශාල වශයෙන් දුෂ්චාරණය සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් කළ බව

විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. ලිංගික හිංසා පැමිණවීමේ රටාව තොරතුරු ලබා ගැනීමට සහ එල්ටීටීර්ය සමග කිසියම් ආකාරයක සම්බන්ධයක් ඇතැයි අදහස් කරන පුද්ගලයන් නින්දාවට පත් කිරීමට සහ දඩුවම් දීමට සිතා මතාම වධ හිංසා පැමිණවීමක් බව පෙනේ.

37. පලු ගැනීමට ලක් විය හැකිය යන බිජ, ඇති විය හැකි සමාජ කැලැල සහ ආතතිය සහ විමර්ශනයේ දී ඇති විය හැකි වෙනත් බාධාවන් නිසා ශ්‍රී ලංකා විමර්ශන කොමිටියට රඳවියන්ට එරෙහිව යොදා ගත් ලිංගික ප්‍රවෘත්තිවයේ පරිමාණය සම්පූර්ණයෙන්ම තක්සේරු කිරීමට තොහැකි විය. එසේ වුවත් රස්කර ගත් තොරතුරු අනුව ආණ්ඩුවේ ආරක්ෂක හමුදා ලිංගික ප්‍රවෘත්තිවයට අදාළ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නිතිය සහ අන්තර්ජාතික මානුෂීය නිතිය උල්ලංසනය කර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතින අතර ඉන් සමහර ක්‍රියා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සේ ගිණිය හැකිය.

F. පැහැර ගැනීම සහ බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීම

38. එල්ටීටීර්ය 2009 වන තෙක් වැඩිහිටියන් බඳවා ගැනීමට හේතු වන පැහැර ගැනීම රටාවක් පවත්වා ගෙන ආ බව ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය රස්කර ගත් තොරතුරුවලින් පෙන්නුම් කරයි. බලහත්කාරයෙන් බඳවා ගත් අය හමුදා සහ සහාය සේවා ඉටු කළ යුතු අතර මුවුන්ට බොහෝට සිය පවුල් සමග සම්බන්ධතා පැවැත්වීමට ඉඩ දුන්නේ නැත. ගැටුමේ අවසානය ලැයා වන විට බලහත්කරයෙන් බඳවා ගැනීමට තුළ දෙන පැහැර ගැනීම වඩාත් වැඩි විය. විරෝධය පැමුව උත්සාහ කළ වින්දිතයන් සහ පවුල්වල අය කායිතව ආකාරුණික ලෙස සැලකීම සැලකීම, හිරහැර කිරීම සහ තර්ජනය කිරීම්වලට ලක්වේ.

39. බඳවා ගැනීමට තුළ දෙන පැහැර ගැනීම සහ බලහත්කාරයෙන් වැඩි ගැනීම ජ්නීවා සන්ධානයේ 3 වැනි පොදු වගන්තියට සහ සටන්වලට සාපුව සහභාගි තොවන පුද්ගලයන්ට මෙන්ම සටන්වලින් තුවාල ලත් අයට මානුෂීකව සැලකීමට අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ එල්ටීටීර්යේ බැඳීම් පවතින බව කම්ටුව නිරික්ෂණය කරයි. බලහත්කාරයෙන් බඳවා ගත් අයගේ එහා මෙහා යැම් ද්‍රව්‍ය ලෙස සීමා කිරීම නිදහස අහිමි කිරීමක් සේ ගිණිය හැකි බව විමර්ශන කොමිටිය අදහස් කරයි. අධිකරණයක දී තහවුරු වුවහොත් මෙම උල්ලංසනය කිරීම පවතින වාතාවරණය මත යුද අපරාධ සහ/හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ විය හැකිය.

G. ලමයින් බඳවා ගැනීම සහ සටන්වලට යොදා ගැනීම

40. ගැටුමේ අවසාන මාස කිහිපය තුළ අවුරුදු 15 ට අඩු ලමයින් සම්බන්ධ කර ගැනීම ඇතුළුව, වඩාත් උත්සන්න වූ ලමයින් බඳවා ගැනීම හා සටනාට යොදා ගැනීම පුළුල් වගයෙන් එල්ටීටීර්ය වසර ගණනාවක් තිස්සේම කළ බවත් ශ්‍රී ලංකා නිරික්ෂණ කොමිටිය ලේඛන ගත කර ඇත. 2004 දී එල්ටීටීර්යෙන් බිඳී යැමෙන් පසුව TMVP/ කරුණා කණ්ඩායම සිදු කළ ලමයින් බඳවා ගැනීම ගැන තොරතුරු ද ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය රස් කෙළේය. මෙය ලමයාගේ අයිතිවාසිකම් පිළිබඳ සන්ධානය සහ සන්නද්ධ ගැටුම්වලට ලමයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳ වෙකුලු මූල පත්‍රය උල්ලංසනය කිරීමක් වන අතර අධිකරණයකදී තහවුරු වුවහොත් යුද අපරාධයක් විය හැකිය.

41. රස් කරගත් තොරතුරු අනුව කරුණා කණ්ඩායම තම පාලනය යටතේ පැවති පුදේශවලින් ලමයින් බඳවා ගත් බව ආණ්ඩුවේ ආරක්ෂක හමුදා දුන සිටි බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ශ්‍රී ලංකා විමර්ශන කොමිටියට සතුව පවතී. මෙය ලමයාගේ අයිතිවාසිකම් සහ එහි වෙකුලු මූල පත්‍රය, විශේෂයෙන්ම සන්නද්ධ ගැටුම්වලින් පිඩාවට පත් ලමයින්ගේ ආරක්ෂාව සහ රෙකරණය තහවුරු කිරීම ආණ්ඩුව විසින් ද උල්ලංසනය කිරීමක් විය හැකි බව පෙන්නුම් කරයි. ලමයින් බඳවා ගැනීම පිළිබඳව වඩාත්ම සැකයට හාජනය වී ඇති පුද්ගලයන් ඇතුළුව වගකිව යුතු අයට මේ දක්වාම නැඩු පැවරීමට රාජ්‍ය අපාහොසත්ව ඇති බව ද ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය සටහන් කරයි. එවැනි සමහර අය ආණ්ඩුවේ තනතුරු වලට පත් කර ඇත.

H. සිවිල් ජනතාවට සහ ස්ථානවලට සටන් බලපෑම

42. විමර්ශන කොමිටිය සතුව පවතින තොරතුරු අනුව මෙම වාර්තාවෙන් විමර්ශනය කරන ප්‍රභාර බොහෝමයක් සටන් කිරීම පිළිබඳ මූලධර්ම විශේෂයෙන්ම වෙනස්කොට හඳුනා ගැනීමට අනුකූල නොවන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී.

43. ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ සටන් මූක්ත කළාපයක (NFZ) පිහිටි සටන්වලට සම්බන්ධ කිසියම් ස්ථානයක් ඉලක්ක කර ගැනීමට ආරක්ෂක හමුදාවට හැකියාව පවතින නමුත් එම ප්‍රභාර අනුසාරයෙන් සිවිල් ජනතාවගේ ජ්විත තැනිවීම හෝ සිවිල් දේපාලවලට හානි සිදුනොවීමට හෝ අවම කිරීමට ගත හැකි සියලු පියවර ඇතුළත් සටන් කිරීම පිළිබඳ තියමයන්ට යටත් වේ. බංකරවල රැකවරණයක් නොමැතිව තාවකාලික සෙවනක් යටතේ ජ්වත්වන ලමයින් බොහෝ දෙනුකු ඇතුළත් සිවිල් ජනතාව විශාල සංඛ්‍යාවක් සිරීම නිසා ප්‍රභාරයකින් සැලකිය යුතු සිවිල් ජන සංඛ්‍යාවක ජ්විත අහිමි විමේ සහ එම ස්ථාන හානියට පත්වීමේ පැහැදිලි අනතුරක් පවතී.

44. අධික ජන සනත්වයකින් යුත් ප්‍රදේශ තුළ හෝ ඒ අවට සුජාත හමුදා ඉලක්කවලට එරෙහිව හමුදා මෙහෙයුම් කිරීමේදී පවතින සංකීරණතාවය ශ්‍රී ලංකා විමර්ශන කොමිටිය පිළිගනී. එසේ වුවත් මූලික වශයෙන්ම සිවිල් ජනතාව වෙශෙන ස්ථානයක ගැලුම්වලට සංස්ක්‍රීත සහභාගිවන එල්වීරී කාර්ය ධර්යන් සිවිලීන් ජනතාවගේ ස්වභාවයේ වෙනස්ක්‍රීමක් හෝ අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ සිවිල් ජනතාවට ලැබෙන ආරක්ෂාවට බලපෑමක් හෝ සිදු වන්නේ නැත. අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ සන්නද්ධ ගැලුමක එක පාර්ශ්වයක වගකීම් අනෙක්නා ක්‍රියාකාරීත්වය මත රඳා නොපවතින බව සිහිපත් කිරීම වැදගත් ය. එක පාර්ශ්වයකට වගකීම පැවතෙන උල්ලාස්නය කිරීම නිසා අනෙක් පාර්ශ්වය රට අනුකූල නොවීම හේතු යුත්ති කළ නොහැකිය. මෙම වාර්තාවෙන් නිරීක්ෂණය කරන එක් එක් සිද්ධියේ සමානුපාතික බව තක්සේරු කිරීම ගැන අවසනාත්මක විමර්ශනයක් නොවන අතර මෙම කරුණ තව දුරටත් විමර්ශනය කළ යුතුයැයි කමිටුව විශ්වාස කරයි.

45. වන්නියේ රෝහල්වලට දිගින් දිගටම මෙල් වෙඩි එල්ල කිරීම ගැන කොමිටිය සිය බරපතල කණස්සල්ල සටහන් කරයි. රෝහල් සහ අනෙකුත් වෙදුන එකක සහ කාර්ය මණ්ඩලය අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ විශේෂ රැකවරණයක් ලබන අතර ඒවා ප්‍රභාරයකට ඉලක්ක කර නොගත යුතුය. මානුෂීය කාර්යන්ගෙන් පිටස්තර සතුරු ක්‍රියාවක් සඳහා යොදා ගන්නේනම් හැර ඒවාට ලබා දී ඇති රැකවරණයේ වෙනසක් සිදු වන්නේ නැත. ආරක්ෂක හමුදා රෝහල්වල පිහිටීම නිවැරදිව දැන සියයත් ඒවාට ජෙල් වෙඩි එල්ල කිරීමෙන් මෙම ප්‍රභාර අභ්‍යන්තරේ සිදු වූ යෝගීය යන්න ගැන බරපතල සැක උපදිවයි. සටන් මූක්ත කළාපයේ අනෙකුත් සිවිල් පහසුකම්වලට ද, විශේෂයෙන්ම මානුෂීය පහසුකම් සහ ආභාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට ද බලපෑම සිදුව ඇත. කොමිටියට ලබා ගැනීමට හැකි වූ තොරතුරු අනුව එහි නිරීක්ෂණයට ලක් වූ කිසිම සිද්ධියක් එම පහසුකම් හමුදා කාර්යන් සඳහා යොදා ගෙන ඇතැයි ආරක්ෂක හමුදාවට නිගමනය කිරීමට සාධාරණ හේතු පැවතියෙයැයි කිව නොහැකිය. එමනිසා එම පහසුකම් එහි සිවිල් කටයුතු ස්වරුපය පවත්වා ගෙන ඇති අතර ඒවා සංස්ක්‍රීත ඉලක්ක කරගත නොහැකිය. සටන්වලට සාංස්ක්‍රීත සම්බන්ධ නොවන සිවිල් ජනතාවට සහ/හෝ එම දේපාලවලට ප්‍රභාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂීය නිතිය බරපතල උල්ලාස්නය කිරීමක් වන අතර පවතින වාතාවරණය අනුව යුද අපරාධ සේ ගිණිය හැකිය.

46. අවධානයට ලක් වූ තවත් කරුණක් වන්නේ අධික ජනගහණයක් ඇති ප්‍රදේශවලට එල්ල කළ විට වගවිහායක් නැතිව බලපෑමක් වන අව් ආරක්ෂක හමුදාව විසින් යොදා ගැනීමයි. වාර්තාවෙන ආකාරයට ආරක්ෂක හමුදාවට තම නිතිමය බැඳීම්, විශේෂයෙන්ම වෙනස් කොට හැඳින ගැනීමේ සහ පරික්ෂාකාරී විමේ අවශ්‍යතාවයක් සපිරීමට තරම් නිවැරදිව ඉලක්ක කර ගත හැකි ආයුධ සහ උණ්ඩ යොදා ගැනීමේ ක්‍රම තිබුණෝය යන්නෙන් මෙය වඩාත් තහවුරු වේ. රට අමතරව බුළුන ගුවන් යානා වැනි තමන් සතු තුම්බලින් සැබැඳු වෙළාවට ජ්‍යාරුප ලබා ගැනීමේ පහසුකම් පවතින්නේයැයි ආරක්ෂක හමුදා ප්‍රසිද්ධියේම පවසා ඇති නිසා ඔවුන්ට නිවැරදිව හමුදා ඉලක්කවලට පහර එල්ල කිරීමේ හැකියාව තිබේ.

47. පවතින වාතාවරණය අනුව ඉඩක් තොලැබෙන්නේනම් හැර සිවිල් ජනතාවට බලපෑමක් විය හැකිනම් හමුදා මෙහෙයුම් ඇරිඹීමට පෙර ඔවුන්ට ඉවත්ව යැමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන ආකාරයට කාර්යක්ෂම අනතුරු හැඟැවීම් නිකුත් කිරීම තවත් පරික්ෂාකාර පියවරකි. සටන් මුක්ත ක්‍රාජය තුළ හමුදා මෙහෙයුමක් සිදු කරන බවට සිවිල් ජනතාවට කිසියම් නිශ්චිත අනතුරු හැඟැවීම් නිකුත් කළ බවට තොරතුරු කිසිවක් කොමිටියට ලැබේ නැත.

48. ශ්‍රී ලංකා විමර්ශනයට එල්ටීටීර්ය හමුදා කටයුතු සඳහා රෝහල් සහ එක්සත් ජාතින් ගේ පහසුකම් ඇතුළ වෙනත් සිවිල් පහසුකම් යොදා ගත්ව දක්වෙන තොරතුරු කිසිවක් හමු වූයේ නැත. මානුෂීය සහ වෛද්‍ය පහසුකම් සහ සටන් මුක්ත ක්‍රාජයේ අභ්‍යන්තරව අවතැන් වූවන් ඒකරායි වී සිටි ස්ථාන ආසුල සහ ඒ අවට සිවිල් ස්ථානවලට යාබදව හෝ ඒ ආසන්නයේ එල්ටීටීර්ය නැවත නැවත හමුදාමය ආරක්ෂිත ස්ථාන ඉදි කිරීම, කාලනුවක්කු සහ අනෙකුත් යුද උපකරණ ස්ථාන ගත කිරීම සඳහා යුද ආරක්ෂක ස්ථාන ඉදි කළ බව කොමිටියේ විමර්ශනයෙන් පෙන්තුම් කෙරේ. මෙම තත්ත්වය නිසා සිවිල් ජනතාව ඔවුන් අවට සිදු වන හමුදා මෙහෙයුම්වලින් අනතුරට පත්වීමට ඉඩක් තිබේ. එමෙන්ම ජනතාව ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභාරවලට ගෞදුරුවීම් අනතුර ද වැඩි විය. එමනිසා එල්ටීටීර්යේ මෙම හැසිරීම අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ සිවිල් ජනතාව සහ සිවිල් ස්ථානයන්ට ප්‍රභාරවලින් සිදු විය හැකි බලපෑම් වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීමට ඇති බැඳීම උල්ලංසනය කෙළේයැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී.

I. එහා මෙහායැම පාලනය කිරීම

49. වන්නියෙන් සිවිල් ජනතාව පිටව යැම වැළැක්වීමට එල්ටීටීර්යට ඉහළ මට්ටමේ පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණ බවත්, එමෙන් සිවිල් ජනතාවගේ එහා මෙහා යැමේ නිදහසට නිති විරෝධීව බාධා පැමිණ වූ බවත් විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතින බව විමර්ශන කොමිටියේ සොයා ගැනීම වලින් පෙන්තුම් කෙරේ. කිසියම් කෙනෙකු පිටව යැම එල්ටීටීර් කාර්යධරයන් වළක්වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගත යුතු වූවද 2009 ජනවාරියේ සිට මෙම ප්‍රතිපත්තිය වඩාත් දැක්වා බව තොරතුරුවලින් පෙන්තුම් කරයි. එසේ වූවත් පිටව යැමට තුත් කිරීමේ ද ලමයින් කිප දෙනෙකු ඇතුළත් යුද්ගලයන් රාජියකට එල්ටීටීර් කාර්යධරයන් ජීවිතයට සහ කායිකව හානියක් සිදු තොකිරීමේ අයිතිය උල්ලංසනය කරමින් වෙඩි තබා මරා දුම්ම, කුවාල සිදු කිරීම සහ පහර දුන් බවට තොරතුරු රස්කර ගත හැකි විය. මෙම ක්‍රියා අන්තර්ජාතික මානුෂීය නිතිය උල්ලංසනය කරමින් සටන්වලට සාපුරුවම සහභාගි තොවන සිවිල් ජනතාවට එල්ල කරන ප්‍රභාර විය හැකිය. මෙවැනි හැසිරීම් අධිකරණයක් ඉදිරියේ තහවුරු වූව හොත් සහ පවතින වාතාවරණය අනුව යුද අපරාධයක් විය හැකිය.

50. සිවිල් ජනතාවට සටන් පවතින ප්‍රදේශවල රදි සිටීමට බල කිරීමෙන් එල්ටීටීර්ය ආරක්ෂක හමුදා ප්‍රභාරවලින් තම පාලනය යටතේ පවතින ප්‍රදේශවල සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට ගත හැකි සියලු පියවර ගැනීමට අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ ඇති තම බැඳීම උල්ලංසනය කිරීම්.

J. මානුෂීය ආධාර ප්‍රතික්ෂේප කිරීම.

51. ශ්‍රී ලංකාන්තුව වන්තියේ මානුෂීය සහන සේවයේ යෙදුණ යුද්ගලයන්ගේ එහා මෙහා යැමේ නිදහසට සහ මානුෂීය ක්‍රියාකාරකම් වලට සැලකිය යුතු මට්ටමේ සීමාවන් පැන වූ බව කොමිටිය ව දැනගත හැකි විය. මෙවැනි සීමා කිරීම මානුෂීය සහන සංවිධානවලට සහ යුද්ගලයන්ට තම කාර්යන් ඉට කිරීම සහ අයරණ යුද්ගලයන්ට සහන ලබා දීම සහතික කිරීම කෙරේ බලපෑය. සම්පූදායික අන්තර්ජාතික මානුෂීය නිතිය නියමය අනුව මෙවැනි සීමා කිරීම සාධාරණීය කළ හැක්කේ යුදමය අවශ්‍යතා නිසා පමණි.

52. එල්ටීටීර්ය ද මානුෂීය සහන සේවකයන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ එහා මෙහා යැමේ නිදහස සීමා තොකිරීමට ඇති බැඳීමට ගරු කිරීමට අපොහොසත් වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී.

53. ආණ්ඩුව ද අදාළ පුදේශයේ සිවිල් ජනතාවගේ සැබැං මානුෂීය අවශ්‍යතා ආණ්ඩුවේ නියෝජිතයන්ගේ මාරුගයෙන් දැන සිටියේ හෝ දැන සිටිමට හෝ හේතු තිබූණත් සහනාධාර ගෙන යැමැත් මානුෂීය සේවකයන්ගේ එහා මෙහා යැමැත් නිදහස සීමා කිරීමටත් දැඩි සීමාවන් පැන වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු කොමිෂයට ඇත. මේ තත්ත්වය නිසා වන්නියේ සිවිල් ජනතාවට දිවි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය සහ අත්‍යාවශ්‍ය වෙවදා සැපයුම් ලබා ගැනීමට තොහැකි වන්නට ඇත. මෙවැනි ක්‍රියා සහ ක්‍රියා තොකිරීම් අධිකරණයකදී තහවුරු වූවහොත් අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ තහනම් කරන ලද යුද උපාය මාරුගයක් ලෙස සිවිල් ජනතාව කුස ගින්නේන් තබා ගැනීමක් ලෙස ගිණිය හැකිය. මෙවැනි හැසිරීම අධිකරණයකදී තහවුරු වූවහොත් සහ පවතින වාතාවරණය අනුව යුද අපරාධයක් සේ සැලකිය හැකිය.

K. අභ්‍යන්තරව අවතැන් වූ පුදේශලයන් පරික්ෂාවට ලක් කිරීම සහ ඔවුන්ගේ එහා මෙහා යැමැත් නිදහස අහිමි කිරීම

54. විමර්ශන කම්ටුව මැනික් ගාම් සහ අනෙකුත් විවාත තොටු කදුවුරුවල රඳවා ගත් අභ්‍යන්තරව අවතැන් වූවන් අන්තර්ජාතික නිතිය යටතේ අවසරයක් ඇති කාල සීමාව ඉක්මවා ඔවුන්ගේ නිදහස අහිමි කළ බව විශ්වාස කරයි. වැඩි දුටත් විවාත තොටු අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ කදුවුරුවල පැවති හෙතික තත්වය, ඔවුන්ගේ සෞඛ්‍යයට, ආහාර, වතුර, නිවාස සහ සනිපාරක්ෂාවට ඇති අයිතිය උල්ලාසනය කිරීමක් විය හැකිය. පවතින වාතාවරණය අනුව මෙවැනි තත්වයන් අන්තර්ජාතික මානුෂීය නිතිය යටතේ නිර්වචනය කර ඇති අමානුෂික සහ අවමන් සහගත සැලකීමක් විය හැකිය.

55. කොමිෂය සතුව පවතින තොරතුරු අනුව, අභ්‍යන්තරව අවතැන් වූවන් සැකකරුවන් ලෙස සලකා රඳවා ගෙන ඇත්තේ ඔවුන්ගේ දේමුල වාර්තාවලින් පැහැදිලි කරන ලද ආකාරයට ගෙවී ගිය කාලය ඉහතින් සඳහන් කරන ලද බරපතල මානව අයිතිවාසිකම් උල්ලාසනය කිරීම් සහ අපහරණ විශ්වාස කටයුතු ආකාරයෙන් විමර්ශනය කිරීම, සත්‍යය තහවුරු කිරීම, වගේම සහතික කිරීම සහ වින්දිතයන්ට සහන සැලකීමට දේශීය යාන්ත්‍රණය මුළුම්ණින්ම අසාර්ථක විය.

V . වගේම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ පියවර.

56. මානව අයිතිවාසිකම් මණ්ඩලයට මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් කළින් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් පැහැදිලි කරන ලද ආකාරයට ගෙවී ගිය කාලය ඉහතින් සඳහන් කරන ලද බරපතල මානව අයිතිවාසිකම් උල්ලාසනය කිරීම් සහ අපහරණ විශ්වාස කටයුතු ආකාරයෙන් විමර්ශනය කිරීම, සත්‍යය තහවුරු කිරීම, වගේම සහතික කිරීම සහ වින්දිතයන්ට සහන සැලකීමට දේශීය යාන්ත්‍රණය මුළුම්ණින්ම අසාර්ථක විය.

57. මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයට සිය විමර්ශනයේ ද 2006 උදාළාගම කොමිසම සහ 2012 හමුදා අධිකරණ විභාගය ඇතුළු දේශීය විමර්ශන කිහිපයක ප්‍රකාශයට පත් තොකරන ලද වාර්තා ලබා ගැනීමට හැකි විය. මෙම වාර්තාවෙන් කළින් OHCHR වාර්තාවලින් ඉස්මතු කර දක්වන ලද ඔවුන්ගේ නිර්දේශ පිළිබඳව පසුවිපරමක් කිරීමට හා එහි ස්වාධීනත්වයක් නැති බවට මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ පවතින කණස්සල්ල තහවුරු කරයි. (බලන්න A/HRC/25/23)

58. 2015 ජනවාරි සිට ජනාධිපති සිරසේන සහ ආණ්ඩුවේ අනෙකුත් නායකයන් ප්‍රසිද්ධ ප්‍රකාශන තුළින් ප්‍රතිසන්ධානය ගැන බෙහෙවින් වෙනස් මතයක් ඉදිරිපත් කර ඇත. පෙබරවාරි 4 නිදහස් දින ආණ්ඩුව භාජා තුනෙන්ම “ සාම ප්‍රකාශනය ” ක් නිශ්චත්කර වසර 30 ක සන්නද්ධ ගැටුමෙන් වින්දිතයන් වූ සියලු දෙනාවම සංවිගය සහ කණ්ඩාවූව ප්‍රකාශ කරමින් ජාතික ප්‍රතිසන්ධානය, යුත්තිය සහ සියලුම පුරවැසියන්ගේ සමානත්වය ” පෙරට ගෙන යැමැත් පුතියා දුන්නේය.

59. 2015 මාර්තු 25 ගනු ලැබූ කැඳිනට තීරණයක් අනුව රඳවියන් නිදහස් කිරීම සහ හමුදාව අත්පත් කර ගෙන ඇති සිවිල් ජනතාව සතුව පැවති ඉඩම් නිදහස් කිරීම වැනි නොවිසදී ඇති කරුණු පිළිබඳව ප්‍රගතියක් අත්කර ගැනීමට තිව්පු ජනාධිපතිතිය වනදිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ජාතික එකමුතුව සහ ප්‍රතිසංඛානය පිළිබඳ නව කාර්යාලයක් සේවාපිත කරන ලදී. ආණ්ඩුව උගත් පාඩම් සහ ප්‍රතිසංඛාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වැඩි අවධාරණයක් යොමු කරමින් සිටී.

A . අතුරුදහන් ව්‍යවන් පිළිබඳ පැමිණිලි ව්‍යවහාර කිරීමේ ජනාධිපති කොමිසම් සභාව.

60. එහි විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාවය ගැන බරපතල සැක පවතින නමුත් අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ පැමිණිලි ව්‍යවහාර කිරීමට කළින් පැවති ආණ්ඩුව පත් කළ ජනාධිපති කොමිසම් එහි කටයුතු නිම කිරීම සඳහා ලබා දී ඇති කාලය දිරිස කිරීමට පියවර ගන්නා බවට මෙම වාර්තාව ලියන අවස්ථාවේ දී තොරතුරු ලැබේණ.⁵ එම විභාග ක්‍රියාත්මක කිරීමට 2015 ජූනි මාසයේ දී අතිරේක කොම්සාරිස්වරුන් දෙදෙනකු ද පත් කරන ලදී. ආණ්ඩුව 2015 ජූලි මාසයේ දී සමහර සිද්ධීන් පිළිබඳ ව්‍යවහාර කටයුතු ක්‍රියාත්මක කිරීමට විශේෂ ව්‍යවහාර ක්‍රියාත්මක ද පත් කරන බව ප්‍රකාශ කළත් එහි තත්ත්වය ගැන පැහැදිලි නැත.

61. ජූනි 30 වන විට කොමිසම් අතුරුදහන් වූ සාමාන්‍ය ජනතාව පිළිබඳ පැමිණිලි 16,826 ක් හා ආරක්ෂක හමුදා සාමාජිකයන් 5000 ක් අතුරුදහන්වීම පිළිබඳ පැමිණිලි ලැබේ ඇති අතර ඉන් පැමිණිලි 2200 ක් පිළිබඳව විවිධ දිස්ත්‍රික්ක වලදී සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ප්‍රසිද්ධ විභාග 47 ක් පවත්වන ලදී.

62. ස්වාධීන නිරික්ෂකයන් මෙන්ම අතුරුදහන් ව්‍යවන්ගේ පවුල්වල සාමාජිකයන් සමග වැඩි කරන සංවිධානවලින් ලැබෙන වාර්තා අනුව ව්‍යවහාර හාවය සහ තොරතුරු ප්‍රසිද්ධ කිරීම, විභාග පැවැත්වෙන ආකාරය සහ හමුදාවේ සහ බුද්ධී අංශ නිලධාරීන් පවුල් සාමාජිකයන්ට තර්ජනය කිරීම සහ හිරිහැර කිරීම යනාදිය ගැන කෙරෙන විවේචන තවමත් පවති. (A/HRC/27/CRP.2 බලන්න.) මෙම කරුණු පිළිබඳව 2014 පෙබරවාරි මාසයේ දී බලහන්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදහන් කිරීමේ පිළිබඳ ක්‍රියාකාරී ක්‍රියාත්මක ආණ්ඩුවට ඉදිරිපත් කරන ලද නමුත් ආණ්ඩුව ඒ දිනවල ඒ බොහෝමයක් ප්‍රතික්ෂේප කෙලෙයි.

63. කොමිසම එහි පළමු අන්තර්වාර වාර්තාව 2015 ජනවාරි 10 ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අතර දෙවැන්න ඉදිරිපත් කිරීමට සූදානම්ව පවතින බව දැන ගන්නට ඇත. එම වාර්තා ප්‍රකාශයට පත් කර නැත. කෙසේ ව්‍යවත් මානව අයිතිවාසිකම් මහ කොමිසරිස් කාර්යාලය පළමු අන්තර්වාර වාර්තාවේ පිටපතක් ලබා ගත් අතර ඉන් කොමිසමේ වැඩි කටයුතු ගැන කිසියම් අදහසක් ඇති කර ගත නැතිය. කොමිසම් ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිලි විග්‍රහ කිරීමේ දී සියයට 19 ක් ආරක්ෂක හමුදාවද සියයට 17 ක් එල්ටීරීරෝද, සියයට 50 ක් හඳුනා තොගත් පුද්ගලයන් සහ සංවිධාන ද වගකිව යුතු බව දක්නට ලැබේණ. කෙසේ ව්‍යවත් එල්ටීරීරෝද සම්බන්ධ සිද්ධීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධ විභාගවලට යොමු කිරීමේ වරණීයත්වයක් පෙන්නුම් කරයි. තම්ම් මක්කල් විඩ්‍යාත්මක පුලිකල් /කරුණා ක්‍රියාත්මක සහ රේලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි සන්නද්ධ ක්‍රියාත්මකවලට එරෙහිව ද පැමිණිලි ලැබුණ බව වාර්තාවේ.

64. අන්තර්වාර වාර්තාවෙන් සිද්ධීන් ගණනාවක් ගැන තව දුරටත් ව්‍යවහාර කිරීමට කොමිසම නිර්දේශ කර ඇත. පැහැරගැනීම් හෝ අතුරුදහන්වීම පිළිබඳව වගකිව යුතු ආරක්ෂක හමුදා නිලධාරීන් ගේ නම් හෝ තරාතිරීම හඳුනාගත් සිද්ධීන් 10 ක් කොමිසමේන් වාර්තා කර තිබුමද වැදගත්ය. එහෙත් වැඩි දුර ව්‍යවහාර කිරීම්වල ප්‍රාග්ධනය ගැන කිසිවක් දැන ගන්නට නැත.

B . නිදරණනාත්මක සිද්ධීන්.

65. 2012 නොවුමූලර මාසයේ¹⁴ (A/HRC/25/23/para 24 බලන්න) වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරුණු ලෙස මැබ පැවැත්වීමේ දී සිදු කළ ආරක්ෂක මෙහෙයුමේ දී සිරකරුවන් 27 ක් මිය යැම ගැන නැවත විමර්ශනය කිරීමට නව ආණ්ඩුව පත් කළ කම්පුවක් එහි දී මිය ගිය සහ තුවාල ලත් සිරකරුවන් බොහෝ දෙනකු කැරුණුවට සම්බන්ධ නැති බව සොයා ගත් නිසා වැඩි දුරටත් අපරාධ විමර්ශනයක් කිරීමට හා වන්දි ගෙවීමට නිරදේශ කර ඇති.
66. 2013 අගාස්තු මාසයේ¹⁵ (A/HRC/25/23 para 23 බලන්න) වැළිවෙරියේ දී හමුදාව විසින් විරෝධතාකරුවන් මරා දුම්ම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැවැත් වූ විමර්ශනයකින් පුද්ගලයන් තියෙනෙකු මිය යැම, 36 කට තුවාල සිදුවීම සහ දේපාල හානිය ආරක්ෂක හමුදා විසින් සිමාන්විත බලය යෙදීම නිසා සිදුව ඇති බව දක්වයි. සිද්ධීය වූ අවස්ථාවේ ජේජ්‍යේ නිලධාරීන් සිටීම නිසා වෙති තැබීම නැතිව සිදු විය නොහැකි බව ද එහි සඳහන් වේ.
67. ජූනි 25 දින කොළඹ මහාදිකරණය 2000 දී යාපනය දිස්ත්‍රික්කයේ මිරසුවිල් හි දෙමළ සිවිල් වැසියන් අට දෙනකු මරා දුම්ම සම්බන්ධයෙන් හමුදාවේ හිටපු කාර්ය මණ්ඩල සාර්ථක්ව වරයෙකු වැරදිකරු කොට අනෙක් වූදිතයන් සිවු දෙනා නිදහස් කිරීම නව වර්ධනයකි. මෙය ගැටුම්වලට අදාළ උල්ලාංසනය කිරීම් පිළිබඳ දුරුලුහ නැඩු විභාගයක් වන අතර ගොඩගැසී ඇති සහ විභාග කිරීමේ විවිධ අවස්ථාවල පවතින මෙවැනි නැඩු ගණනාවක් පිළිබඳ සිහිපත් කිරීමක් ද වේ. මේ ගැන ප්‍රසාදය⁷ පළ කරන අතරම මෙම සිද්ධීය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පවතින ක්‍රමානුකූල ප්‍රමාදවීමේ ගැටුව ඉස්මත කරවයි.
68. 2006 ජනවාරියේ දී ත්‍රිකණාමලය වෙරලේ දී ගිජ්‍යායන් පස් දෙනකු සහ 2006 අගාස්තු මාසයේ දී මූතුර හි ACF (Action Contre La Faim) මානුෂීය සේවකයන් 17 ක් මරා දුම්ම සම්බන්ධයෙන් විමර්ශන කෙටුවූ ආණ්ඩුව තීවු කළ ද දැනට විදෙස් ගතව සිටින සාක්ෂිකරුවන් කැඳවීමේ හෝ සම්මුඛ සාත්‍යානිතා කිරීමේ දුෂ්කරතාවය මතු කර ඇති. මෙම සිද්ධීන්වලින් පෙන්වුම් කරන්නේ දේශීය ත්‍රියාවලියක් ගැන සාක්ෂිකරුවන්ගේ විශ්වාසයක් නොමැතිවීම සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමක් නොමැතිවීමේ අවසානාවන්ත තත්ත්වයයි.
69. තනතුරු හාර ගැනීමෙන් පසු සති කිපයක් ඇතුළත නව ආණ්ඩුවේ ඇමතිවරු මානව අයිතිවාසිකම් උල්ලාංසනය කිරීම් පිළිබඳව ප්‍රකට සිද්ධීන් ගැන නැවතත් විමර්ශන අරමන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කළහ. 2006 නොවුමූලර මාසයේ දී දෙමළ සන්ධානයේ මංත්‍රිවරයෙකු වන නඩරාජා රචිරාජී සාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හටයන් තියෙනෙකු සහ හිටපු පොලීස් නිලධාරියෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අවශ්‍ය කරන සිවු වැනි සැකකරු රටින් පිටව ඇති නිසා සොයා ගැනීමට උත්සාහ දරන බව පවසයි.
70. 2015 අගාස්තු මාසයේ දී පාර්ලිමේන්තු ජනත්ද විමසීමට ආසන්නයේ ජනමාධ්‍යවේදියෙකු සහ කාවුන් ශිල්පීයෙකු වූ ප්‍රේතින් එක්නැලිගොඩ අනුරුදත් හමුදා නිලධාරීන් කිප දෙනෙකු සහ එල්ටීටීරයේ හිටපු කාර්ය ධරයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලීසියෙන් ප්‍රකාශ කෙරීණ.⁸ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන ආකාරයට 2010 ජනවාරි 24 දින පැහැර ගැනීමෙන් පසුව එක්නැලිගොඩ උතුරු මැද පළාතේ ගිරිතලේ හමුදා කළවුරට ගෙන ගොස් ඇති.
71. මෙම වර්ධනයන් බෙහෙවින් අයය කළ යුතු අතර මෙම සිද්ධීන් ගැන දක්වන උනන්දුව දිගටම ප්‍රවත්වා ගෙන යා යුතුය. එය දැනට උසාවී ඉදිරියේ ගොඩ ගැසී ඇති වෙනත් බොහෝ අපරාධ සිද්ධීන් දක්වා පුළුල් කළ යුතුය. මෙවැනි උද්වේගයන් මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක සිහිපත් සැසි පටන් ගැනීමට පෙර දක්නට ලැබුණ ද ඉන් පසුව ඒවා ඇති බව මහ කොමසාරිස් සිහිපත් කරයි.

C. සමූහ මිනිවලවල්.

72. මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලය කළුන් නිතුත් කරන ලද වාර්තාවලින් රටේ විවිධ ප්‍රදේශවලින් සොයා ගන්නා ලද සමූහ මිනිවලවල් ගැන පැවැත්වෙන විමර්ශන පිළිබඳව අවධානය යොමු කර ඇත. 2015 වසරේ ඇති වර්ධනයක් වන්නේ මාතලේ සහ මන්නාරමේ මිනිවලවල් පිළිබඳව කෙරෙන විමර්ශනයෙන් මතු කෙරෙන අධිකරණ වෙදා අභියෝග සහ සාක්ෂි වෙනස් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාය.

73. මැත් වසරවල, කළුන් ගැටුම් පැවති ප්‍රදේශවලින් තවත් බොහෝ මිනිවලවල් සොයා ගෙන ඇති අතර ඒවා බොහෝ විට ගැටුමේ අවසාන අදියරේ හේල් වෙඩි ප්‍රහාරවලින් මිය හිය අයගේය. මින් දේශීය හැකියාව වැඩි කිරීමේ සහ වොහාරික වෙදා ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම වොහාරික වෙදා මානව විද්‍යාව සහ පුරා විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි අන්තර්ජාතික තාක්ෂණ ආධාරවල තීරණාත්මක අවශ්‍යතාවය කුළුගන්වයි. එම ස්ථාන සංරක්ෂණය තහවුරු කිරීම සහ විමර්ශනය අනාගත අපරාධ විමර්ශනයකට සහ අතුරුදහන් වුවන් හඳුනා ගැනීමේ දී එම පවුල්වලට අතිකයෙන් වැදගත්ය.

VII . අනාගතය දෙස බැලීම

74. නව ආණ්ඩුව වගවීමේ ගැටුලු “රටේ නෙතික රාමුව” තුළ විසඳීමට පොරොන්ද වී ඇත.¹⁰ විවාදය වැඩියෙන්ම යොමුව ඇත්තේ එය දේශීය, අන්තර්ජාතික හෝ නැතිනම් ඒ දෙකේම සංකලණයක් (hybrid) ද යනාදි වශයෙන් මෙය සාක්ෂාත් කරගත හැකිකේ ක්මන වර්ගයේ යාන්ත්‍රණයකටද යන්න ගැනය. එහෙත් මානව අයිතිවාසිකම් කවුන්සලයේ අංක 25/1 යෝජනාවෙන් අවධාරණය කරන ආකාරයට අවශ්‍ය වන්නේ පුද්ගල අභිවේදනා, වන්දී ගෙවීම්, සත්‍ය සොයා ගැනීම්, ආයතනික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන් පරික්ෂා කිරීම ඇතුළත් “අධිකරණ සහ අධිකරණ නොවන පුළුල් පරාගයක් ඇතුළත් වන සංක්‍රාමිය යුත්තියට පුළුල්ව පිවිසීමකි”.

75. විශේෂයෙන්ම සමහර දේශපාලන පක්ෂ සහ හමුදාවේ සහ සම්බන්ධ කොටස් දැඩිව විරෝධය දක්වන පසුබීමක් තුළ දේශීය ක්‍රියාවලියක් තුළුන් වගවීම සේවීමට නව ආණ්ඩුවේ ඇති කුළුවේම අයය කළ පුතුය. එහෙත් ආවාසනාවන්ත යථාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ යුත්ති පද්ධතිය තවමත් කොමියෙන් ඉදිරිපත් කෙරෙන වෝදනා හෝ මානව අයිතිවාසිකම් කවුන්සලයෙන්¹¹ ඉල්ලා ඇති ආකාරයට එවැනි උල්ලාසනය කිරීම පිළිබඳව වගකිව යුතු අයගේ වගවීම හෙළි කර ගැනීමට “ස්වාධීන සහ විශ්වාසය කළ හැකි විමර්ශනයක්” පැවැත්වීමට සූදානමක් හෝ හැකියාවක් නැත යන්නයි.

76. පළමුව ඉතාමත් වැදුගත්වන්නේ විශේෂයෙන්ම පලිගැනීමේ තර්ජන ඉතා ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කිසියම් විශ්වාසදායී පද්ධතියක් නොමැතිවීමය. 2015 පෙරවාරි මාසයේ දී ආණ්ඩුව දිග කළක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර නොතිබූ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කළ නමුත් මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට නිශ්චිත පියවර ගෙන නැත. මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලය නව පද්ධතියේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාවයට බාධා විය හැකි නොයෙකුත් අඩුපාඩු කළුන් පෙන්වා දී තිබේ. නව සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට කෙරෙන පත්වීම්වල අවංකත්වය, මෙම සේවාවට පත් කෙරෙන පොලිස් නිලධාරීන් පරික්ෂා කර තෝරා ගන්නා ආකාරය සහ මෙම බරපතල කාර්යයට වෙන් කරන සම්පත් මත බොහෝ දේ රැදෙනු ඇත.

77. දෙවැනිව මෙවැනි මහා පරීමාණයේ අන්තර්ජාතික අපරාධ ගැන කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ දේශීය නිති රාමුව ප්‍රමාණවත් නොවීමය. ශ්‍රී ලංකාව මූලික ගිවිසුම් කීපයක් තවමත් පිළිගෙන නැත. ඒ ජීවිතව සන්ධානයේ අතිරේක මූලපත්‍ර විශේෂයෙන්ම අතිරේක මූලපත්‍ර II බලහන්කාර අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර්ජාතික සන්ධානය සහ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව සියලුහන්කාරයෙන්

අතුරුදහන් කිරීම් අපරාධ වශයෙන් දැක්වෙන නීති, යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ හෝ ජන සංඛාර පිළිබඳ නීති පනවා තැත. එහි නීති රාමුවට විවිධ ආකාරයේ ආයිතනා විශේෂයෙන්ම අණ හා උසස් නිලධාරීන්ගේ වගකීම අනුව පුද්ගලයන්ට වෝදනා ඉදිරිපත් කිරීමේ ප්‍රතිපාදන ඇතුළත්ව තැත.

78. අනීතයේ දි ශ්‍රී ලංකාව ගැටුම් ආයිත සිද්ධීන් ගැන අහිවෝදනා ඉදිරිපත් කළ විට එය පදනම් වූයේ මිනි මැරුම් වැනි සාමාන්‍ය අපරාධ නීතියට ගැණෙන වැරදි මතය. මෙය අපරාධයේ බරපතලකම, එහි අන්තර්ජාතික ස්වභාවය පිළිගැනීමට අපොහොසත් වන අතර වින්දිතයාට සිදුව ඇති හානිය නිසි පරිදි පිළිගැනීමක් සිදු නොවේ. ක්‍රියාකාරී අපරාධ විය හැකි සැලසුම් කළ හෝ සංවිධානය කළ හෝ අණ දුන් අයට අහිවෝදනා නොකෙරෙන නිසාත් වගකීමේ දාමය අනුගමනය නොකරන නිසාත් මෙය අහිවෝදනා කිරීමේ උපායමාර්ග බාධා කර දුර්වල කරයි.

79. විමර්ශන කමිටුව විස්තර කෙරෙන ආකාරයේ මහා පරිමාණයේ අපරාධ සඳහා එලදායී අහිවෝදන උපාය මාර්ග වන්නේ ඒවායේ ක්‍රියාකාරී ස්වභාවය සහ එහි සැලසුම්කරුවන් සහ සාමාන්‍යකයන් කෙරේ අවබානය යොමු කිරීමය.¹² මෙවැනි “තුමික අපරාධ” පිළිබඳ පිටුපස ඇති පුරුව නිගමනය වන්නේ සාමාන්‍යයන් එහි පරිමාණය නිසාම ඒවා සිදු කිරීමට කිසියම් මට්ටමක සංවිධානයක අවශ්‍යතාවයයි. ශ්‍රී ලංකාවේ පවතින ආකාරයේ සංකීරණ නීති පද්ධතියක පවා, එය සාමාන්‍ය අපරාධ පිළිබඳව ක්‍රියා කිරීමට මනාව ගැළපුත ද තුමික අපරාධ කාර්යක්ෂමව නිරාකරණය කිරීමට සහ එහි වින්දිතයන්ට එලදායී ප්‍රතිකර්මයක් ගෙන දීමට හැකියාව නොමැති විය හැකිය. අපරාධ යුත්ති පද්ධතිය දේශපාලන, ආරක්ෂක සහ හමුදා බලවතුන්ගේ මැදිහත්වීමට සහ බලපැම්ව ලක්විය හැකි තත්ත්වයක් පවතින වාතාවරණයක මෙම අහියෝගය වචාත් විගාලය.

80. අධිකරණයෙන් වගවීමේ සහන ලබා ගැනීම සඳහා වින්දිතයන්ගේ අයිතිය තහවුරු කිරීමට එය සත්‍යය සෙවීම සහ හානිපූරණය ඇතුළත් පුළුල් සංක්‍රාමය යුත්ති පියවර හා බැඳී තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ කිසියම් ක්‍රියාවලියක් සහන්නද්ධ ගැටුමේ අවසාන වසර කිහිපයට පමණක් නොව අඩුම වශයෙන් 1970 ගණන් ඇත්තට යන සහන්නද්ධ ගැටුම් සහ කැරුලිකාරින්වය ඇතුළත් සම්පූර්ණ කාල පරිවිශේදයම පරික්ෂා කළ යුතුය. ඉන් වගවීමේ පියවර දේශපාලන ව්‍යවමනාවන් අනුව මෙහෙයුමේ ඇති පෙළඹවීම මගහැරිය හැකිය.

81. සත්‍යය සෙවීමේ සහ වගවීමේ කිසියම් යාන්ත්‍රණයක් සැලසුම් කිරීම විශේෂයෙන්ම වින්දිතයන් සහ මුවන්ගේ පවුල් සමග අවශ්‍ය, දැනුවත් සහ සහභාගිත්ව උපදේශන ක්‍රියාවලියක් හරහා සිදු විය යුතුය. කිසියම් නව යාන්ත්‍රණයක් පත් කළ යුතු වන්නේ අවශ්‍ය ප්‍රතිඵල ගෙන දීමට පද්ධතියක් වශයෙන්ම අපොහොසත් වූ පරික්ෂණ කොමිෂන් සහා පනත යටතේ නොව අරමුණ නිශ්චිත නව ව්‍යවස්ථාවක් යටතේය.

82. තුන්වැනි අහියෝගය වන්නේ දශක ගණනාවක් පැවති හඳුසි තත්ත්වය, ගැටුම් හා දැඩුවම් නොලැබ සිටීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ අධිකරණ පද්ධතිය විකාති වී සහ දුෂ්‍රණ වී ඇති ප්‍රමාණයයි. මෙම වාර්තාවන් විමර්ශනය කෙරෙන බොහෝ සිද්ධීන්ගෙන් පැහැදිලි වන ආකාරයට වසර ගණනාවක් තිස්සේ අධිකරණයට විධායකයෙන් සිදු කෙරෙන දේශපාලන මැදිහත්වීම සාමාන්‍ය පුරුදේක් බවට පත්ව ඇත. නීතිපති දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිෂම වැනි මූලික ආයතනවල ස්වාධීනත්වය සහ අවංකභාවය සැකියට ලක්ව ඇත.

83. ආරක්ෂක හමුදා, පොලිසිය සහ මූද්‍රය අංශ යුත්ති අවස්ථා වශයෙන්ම දැඩුවම් නොලැබ සිටීමේ තත්ත්වයක් භුක්ති විදින අතර සහන්නද්ධ ගැටුම් අවසන් විමෙන් පසුවද ආරක්ෂක හමුදා හට සංඛ්‍යාවේ අඩු කිරීමක් හෝ ප්‍රතිසංස්කරණයක් දැකීමට තැත. තුස්තවාදය වැළැක්මේ පනත (PTA) සහ මහජන ආරක්ෂක පනත තවමත් බලපවත්වයි. හමුදාව යුද්ධයෙන් පිඩාවට පත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මර්දනකාරී ලෙස පවතින අතර තවමත් පුද්ගලික ඉඩම් විගාල ප්‍රමාණයක් අත්පත් කර ගෙන වානිජ සහ ආර්ථික කටයුතු ව්‍යාප්ත කරමින් සිටි. පුද්ගලේ ජනතාව සහ සිටිල් සමාජය සේදිකියට සහ හිරිහැර කිරීම් වලට ලක්වේ.

84. පුළුල් ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ නොමැතිව තැවත සිදු නොවීමක් ගැන කිසිදු සහතිකයක් තැත. නව පිටුවක් පෙරලිමෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැනි හාවිතා

අවසන් කිරීමටත් සපල කළ ආණ්ඩු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තිබූණ ද කණ්ගාටුවට කරුණෙක් වන්නේ දඩුවම් නොලැබ සිටීම විසඳීමට හා එවැනි අපහරණ සිදුකළ ව්‍යුහයන් ගැඹුරින් මුලින්නප්පා දුම්මට අපොහොසත්වීමෙන් අදහස් වන්නේ අවශ්‍ය විටක “සුදු වැන්” ක්‍රියාත්මක කරවීමේ හැකියාවයි.

85. මෙවැනි පසුබීමක ආණ්ඩුව විශ්වාසය රැද්විය හැකි දේශීය වගවේමේ යාන්ත්‍රණයක් සාක්ෂාත් කර ගැනීම සහ ප්‍රතිසං්ධානය සාක්ෂාත් කර ගැනීම ගැන අපේක්ෂා කිරීමට පෙර මානව අයිතිවාසිකම් උල්ලාජනය කිරීමට සම්බන්ධයැයි සැක කෙරෙන ආරක්ෂක හමුදා නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් එම නිල වලින් ඉවත් කිරීම සඳහා පූර්ණ පරික්ෂා කිරීමේ ක්‍රියාවලියක් ඇතුළුව ආරක්ෂක අංශයේ සහ අධිකරණ පදනම් මූලික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයැයි මහ කොමිෂන් විශ්වාස කරයි.

VIII. அவசன் கிரீம் சுறு நிறைவேண்டும்

86. OHCHR වාර්තාවට ඇතුළත් මානව අයිතිවාසිකම් මහ කොමිෂනරස් කාර්යාලයේ විමර්ශනයට පාදක වන්නේ අතීතයේ ශ්‍රී ලංකාන්තුව වඩාත් බරපතල මානව අයිතිවාසිකම් උල්ලෙනය කිරීම් සහ අපරාධ ගැන වගේම විසඳීමට අපොහොසත්වීම නිසාය. ආරක්ෂක හමුදා සහ ඔවුන්ට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් තුක්ති විදින ලද දැඩුවම් නොලැබ සිටීම අවසන් කිරීමට මෙන්ම එල්ටීරයේ දහට සිටින සාමාජිකයන් ගේ වගේම සඳහාත් මෙවැනි උල්ලෙනය කිරීම් සහ අපරාධ නැවත සිදුනොවීම සහතික තිරීම සඳහාත් දේශපාලන අධිෂ්ථානයක් සහ දුඩු උත්සාහයක් අවශ්‍යය.

87. මේ සම්බන්ධයෙන් නව ආණ්ඩුවේ කැපවීම අගය කළ යුතු වූවද ඒ සඳහා කැපවීමකින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාකික සහ අන්තර්ජාතිකව විවේචනාත්මක බාජ සිටින පිරිසකට ඒත්තු ගැනීවය යුතුය. ප්‍රසිද්ධ සිද්ධීන් කිහිපයක් ගැන නඩු පැවරීම ප්‍රමාණවත් නැත. ශ්‍රී ලංකාව නැවත වරක් එවැනි බිජුත්‍යාණු දේ සිදුවීම වැළැක්වීමට තම දෙක ගණනාවක් පුරා සියලුම ජන කොටස පිඛාවට පත් කළ බරපතල මානව අධිකිවාසිකම් උල්ලාසනය කිරීම සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳ රටාව නිරාකරණය කළ යුතුය.

88. ශ්‍රී ලංකාවේ වගකීම් සාක්ෂාත් කර ගැනීමට තම දේශීය යාන්ත්‍රණයකට වඩා වැඩි දෙයක් අවශ්‍ය බව මහ කොමිසාරිස් දිගටම විශ්වාස කරයි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික විනිශ්චයකරුවන්, අභිවෝදකයන්, නීතියුයන් සහ විමර්ශකයන් අන්තර්ග්‍රහණය කළ ද්විත්ව විශේෂ උසාව් සාර්ථක වූ වෙනත් රටවල් උගත් පාඩම් වලින් සහ යෙපත් භාවිතාවන්ගෙන් ඉගෙන ගත යුතුය. එවැනි යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම වින්දිතයන්ට ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව ගැන විශ්වාසය ඇති කිරීමත්, ශ්‍රී ලංකාවේ පවතින දැඩි දේශපාලනීයකරණයකීම් සහ පුළුල්ව පවතින බෙදීම් නිසාත්ය. එවැනි යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට උපදෙස් සහ තාක්ෂණ සහාය දිගටම ලබා දීමට මානව අයිතිවාසිකම් මහ කොමිසාරිස් කාර්යාලය සඳහාත්මිව සිටී.

89. මානව අයිතිවාසිකම් කවුන්සලයට ශ්‍රී ලංකාවේ වගේම සහ ප්‍රතිසංඛ්‍යානයේ ප්‍රගතිය දිගැනුවේමේ තීරණාත්මකව වැදගත් භූමිකාවක් පවතින බවත් එය දිගටම ඉටු කළ යුතු බවත් මහ කොමිෂන් විශ්වාස කරයි. මෙම ක්‍රියාවලිය දැන් නව අදියරකට යොමු වෙමින් පවතින තිසා, තිශ්විත ප්‍රතිඵල නොවන්නේ නම් අන්තර්ජාතික මට්ටමේ තව දුරටත් ජියවර ගැනීම අවශ්‍ය විය හැකි තිසා ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳව තම අධික්ෂණය තව දුරටත් පවත්වා ගන්නා ලෙස ඔහු මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි.

90. මේ සමග ඇති ශ්‍රී ලංකා විමර්ශන කොමිටියේ වාර්තාවට සවිස්තරාත්මක නිරද්‍රිය මාලාවක් ඇතුළත්ව ඇත. (A/HRC/30/CRP-2) මහ කොමසාරිස් විශේෂයෙන්ම පහත සඳහන් නිරද්‍රිය අවධාරණය කරන කුමැත්තෙයි.¹³

ශ්‍රී ලංකාණ්ඩුවට

පොදු

91. මහ කොමසාරිස් ශ්‍රී ලංකාණ්ඩුවට පහත සඳහන් තිරදේශ ඉදිරිපත් කරයි.

(a) සම්බන්ධිකරණය වූ සහ කාල සීමා නියම කරන ලද සැලැස්මක් ගොඩ නැගීමට ඉහළ මට්ටමේ විධායක කණ්ඩායමක් පිහිටුවීම සහ මෙම වාර්තාවේ සහ මානව අයිතිවාසිකම් මණ්ඩලයට මහ කොමසාරිස් ඉදිරිපත් කළ වාර්තා මෙන්ම උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ අදාළ වැදගත් නිරදේශ හා කළින් පැවති පරික්ෂණ කොමිසම් සහා නිරදේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධික්ෂණය කිරීම.

(b) මානව අයිතිවාසිකම් තත්ත්වය අධික්ෂණය කිරීමට සහ මහ කොමසාරිස්ගේ නිරදේශ සහ මානව අයිතිවාසිකම් කවුන්සලයේ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව උපදෙස් දීමට භා තාක්ෂණ ආධාර ලබා දීමට සියලු පහසුකම් වලින් යුත් කාර්යාලයක් රට තුළ පිහිටුවීමට මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයට ආරාධනය කිරීම.

(c) මහ ජනතාව, වින්දිතයන් සහ සාක්ෂි ලබා දෙන කණ්ඩායම්, සිවිල් සමාජය හා අනෙකුත් පාර්ශ්වකරුවන් සමග විශේෂයෙන්ම සත්‍යය සෙවීමේ සහ වගේමේ යාන්ත්‍රණ ගැන, හානිපුරණය සහ සිහිපත් කරවීමේ සංත්‍රාමිය යුත්තිය පිළිබඳව අව්‍යාප උපදේශනයක් ඇරීම්. මෙය ක්‍රියාවලියට දැනුවත්ව සහභාගිවීම තහවුරු කරන මහතන අධ්‍යාපන වැඩ සහන් හා බැඳී තිබිය යුතුය.

(d) සත්‍යය, යුත්තිය, හානිපුරණය සහ නැවත සිදු තොවීම සහතික කිරීමේ විශේෂ සම්බන්ධිකාරක මෙම ක්‍රියාවලියේ දිගටම සම්බන්ධව සිටීමට සහ උපදෙස්දීම දිගටම පවත්වා ගැනීමට ආරාධනය කිරීම: මහ ලේකම් ගේ අදාළ විශේෂ නියෝජනයන්ට විශේෂ ක්‍රියා පරිපාට බලය දරන්නන්ට විශේෂයෙන්ම නඩු විභාගයෙන් තොරව මිනි මැරීම සහ වධ හිංසා පිළිබඳ විශේෂ නියෝජනයන්ට විශේෂයෙන් විමර්ශනය කිරීමට ඉක්මණින්ම රටට පැමිණීමට ආරාධනය කිරීම.¹⁴

ආයතනික ප්‍රතිසංශෝධන

(e) ව්‍යවස්ථාදායක සහාව හරහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සුදුසකම් ලත්, උපරිම ස්වාධීනත්වයෙන් සහ අවංක හාවයෙන් යුත් නව සාමාජිකයන් පත් කිරීම සහ කොමිසමේ ස්වාධීනත්වය ගක්තිමත් කිරීමට සහ අධිකරණයට නඩු යොමු කිරීමට නැතියාව ලබා දෙන ආකාරයට නීති පුනරික්ෂණය කිරීම.

(f) වධ හිංසා පැමිණීම්, දුෂ්ඨණය, ලිංගික ප්‍රවණීච්චත්වය සහ අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලංසනය කිරීම තහනම් බවත් ඒවාට සාපුරුව හෝ අණ දීමෙන් හෝ උසස් නිලධාරීන් විමෙන් වගකිව යුතු අය විමර්ශනය කර දැඩුවම් කරන බවට පැහැදිලි, ප්‍රසිද්ධ සහ නිරවුල් උපදෙස් හමුදා සහ ආරක්ෂක බලකා සියලුලට නිකුත් කිරීම. මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ට එරෙහිව කෙරෙන සියලු සෙවියි, හිරිහැර සහ පලිගැනීම් නතර කිරීමට නියම කිරීම.

(g) මානව අයිතිවාසිකම් උල්ලංසනයට සම්බන්ධයැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතින හමුදා සහ ආරක්ෂක බලකා නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමට නිසි ක්‍රියා පරිපාටියට අනුකූලව ප්‍රස්ථාන පරික්ෂා කිරීමේ ක්‍රියාවලියක් ගොඩ නැගීම.

(h) හමුදාව අත්පත් කර ගෙන ඇති පුද්ගලික ඉඩම් ආපසු දීම ප්‍රමුඛතා ගත කිරීම සහ හමුදාව සිවිල් වැඩ කටයුතුවල යෙදීම අවසන් කිරීම.

(i) දේශපාලන පක්ෂ සමග සම්බන්ධිත කණ්ඩායම් හැඳින ගෙන මුවන් නිරායුධ කිරීමට, ආරක්ෂක හමුදා, බුද්ධි සේවා සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග ඇති මුවන්ගේ සම්බන්ධතා කපා හැරීමට වහාම පියවර ගැනීම.

(j) තුස්තවාදය වැළැක්වීමේ පනත සහ එහි රෙගුලාසි සහ මහජන ආරක්ෂක පනත අභ්‍යන්තර කිරීමේ අරමුණෙන් සහ අන්තර්ජාතික නිතියට පුරුණව අනුකූල වන සේ නව ජාතික ආරක්ෂක රාමුවක් සකස් කිරීම සඳහා ඒවා ඉහළ මට්ටමෙන් පුනරික්ෂණය කිරීම ඇරුම්.

පුක්තිය

(k) අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයට සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩ සටහන්වල ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාවය වඩාත් භාදින් ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ අදහසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත පුනරික්ෂණය කිරීම: සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පත් කරන අයගේ ස්වාධීනත්වය සහ අවංක භාවය තහවුරු කිරීම සහ මෙම වැඩ සටහනට අනුයුත් කරන පොලිස් නිලධාරීන් පුරුණ ලෙස පරික්ෂා කිරීම: සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩ සටහනට ප්‍රමාණවත් සම්පත් ලබා දීම.

(l) බලන්තාරයෙන් අතුරුදූහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර්ජාතික සන්ධානය, ජ්‍යෙෂ්ඨ සන්ධානයේ අතිරේක මූල පත්‍රය සහ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව අන්සන් කිරීම:

(m) නීති සීමා කිරීම්වලින් තොරව යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ, ජන සංඛාර සහ බලන්තාරයෙන් අතුරුදූහන් කිරීම් අපරාධ ලෙස දැක්වීමට ව්‍යවස්ථා පැනවීම. විශේෂයෙන්ම අනු සහ උසස් නිලධාරී වගකීම ඇතුළත්ව අපරාධ ආධීනතාවයේ විවිධ මාදිලි නීති ගත කිරීම.

(n) යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ විභාග කිරීමේ මැන්ඩ්‍යෙන් බලය සහිත, ජ්‍යෙෂ්ඨ ස්වාධීන වූ විමර්ශන කිරීමේ සහ අඩිවෝද්නා ඉඩිරිපත් කිරීමේ ආයතන, විත්ති කාර්යාල සහ සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ වැඩ සටහන් සහ වගකිව යුතු අය කඩිනමෙන් සහ කාර්යක්ෂමව විනිශ්චය කිරීමට හැකි කරවීම සඳහා සම්පත් සහිත අන්තර්ජාතික විනිශ්චයකරුවන්, අඩිවෝද්කයන්, නීතියුයන් සහ විමර්ශකයන් අන්තර්ග්‍රහණය කර ගත් තත් කාර්ය සඳහා ද්විත්ව විශේෂ උසාවියක් ස්ථාපනය කිරීමට විශේෂිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම.

(o) සියලු අපරාධ විමර්ශන, හබයාස් කෝපුස් සහ බරපතල මානව අයිතිවාසිකම් උල්ලංසනය කිරීම්වලට අදාළ මූලික අයිතිවාසිකම් පෙන්සම් මෙන්ම නිශ්චිත සිද්ධීන් හඳුනාගත් විමර්ශන කොමිෂන් සභාවල සොයා ගැනීම පිළිබඳ විස්තර රස් කිරීම සහ ඒවා විශේෂ උසාවිය පිහිටුවීමෙන් පසුව එම සිද්ධීන් එම උසාවියට පැවරීම.

(p) අධිකරණයේ වොඩාරික හැකියාව ගක්තිමත් කිරීම සහ එහි ඩී ඇන් ඒ පරික්ෂණ, වොඩාරික මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව සඳහා ප්‍රමාණවත් සම්පත් පවතින බව සහතික කිරීම.

(q) තුස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවා ගෙන ඇති සියලුම රඳවියන්ගේ නැඩු පුනරික්ෂණය කිරීම සහ මුවන් නිදහස් කිරීම හෝ මුවන්ට එරෙහිව වහාම නඩු පැවරීම. තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩ්වම් ලැබ සිටින අයගේ විශේෂයෙන්ම වධ හිංසා පැමිණවීමෙන් ලබා ගත් පාපොච්චාරණ අනුව දඩ්වම් නියම වී සිටින අයගේ නඩු පුනරික්ෂණය කිරීම.

සත්‍යය/ දැන ගැනීමේ අයිතිය

(r) දැනට පවතින අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ ජනාධිපති කොමිසම් සහාව අතහැර කොට එම පැමිණිලි අතුරුදහන් වූවින්ගේ පවුල් සමග සාකච්ඡා කිරීමෙන් පසුව පත් කෙරෙන විශ්වාස සහ ස්වාධීන ආයතනයකට පැවරීම.

(s) ස්වාධීනව තහවුරු කළ හැකි සහ යාතින්ට රඳවා ගෙන ඇති තම පවුල් සාමාජිකයන් රඳවා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මධ්‍යම දත්ත බැංකුවක් පිහිටුවීම සහ සියලුම රෘතුම මධ්‍යස්ථාන පිළිබඳ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීම.

(t) මානව අයිතිවාසිකම් පිළිබඳව ඇති නොයෙකුත් කොමිසම් පරීක්ෂණ, අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ ජනාධිපති කොමිසම් සහ සිවිල් ජනතාවට සිදු වූ අනතුරු පිළිබඳ හමුදා අධිකරණය ඇතුළු ප්‍රකාශයට පත් නොකළ සියලු වාර්තා ප්‍රකාශ කිරීම.

(u) රාජ්‍ය හෝ පොදුගලික ආයතන මගින් පවත්වා ගෙන එන මානව අයිතිවාසිකම් උල්ලාසනය කිරීමෙන් අදාළ පවතින සියලු වාර්තා සහ ලිපි ලේඛන සංරක්ෂණය කිරීම සඳහා පුළුල් සැලැස්මක්/යාන්ත්‍රණයක් ගොඩ නැගීම.

භාන්තුරණය.

(v) ස්ත්‍රීන්ගේ සහ ලමයින්ගේ විශේෂීත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ජාතික භාන්තුරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ර්ව රාජ්‍ය අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම.

(w) වින්දිතයන් සඳහා මත්ස්‍යමාරු ආධාර ලබා දීමේ වැඩ සටහන් ගක්තිමත් කිරීම.

එක්සත් ජාතින්ගේ පද්ධතිය සහ සාමාජික රටවලට

92. මහ කොම්කාරීස් එක්සත් ජාතින්ට සඳ සාමාජික රටවලට කරන නිරදේශ

(a) අන්තර්ජාතික ප්‍රමිතින්ට ගැලපෙන්නේ නම් සංකාලීය යුක්ති යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා තාක්ෂණ සහ මූල්‍ය ආධාර ලබාදීම: ශ්‍රී ලංකාවේ සංකාන්ති යුක්ති ක්‍රියාවලියක් සඳහා තිශ්විතව අවධාරණය යොමු වූ සහ එකත වූ වැඩ පිළිවෙළ තහවුරු කිරීමට ප්‍රධානක රටවල් අතර සම්බන්ධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම

(b) සාම සාධනය, හමුදා තුවමාරු සහ පුහුණු වැඩ සටහන් සඳහා තෝරා ගන්නා ශ්‍රී ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් පිළිබඳව දැඩි පරීක්ෂණ ත්‍රියා පරිපාටියක් යොදා ගැනීම.

(c) හැකි අවස්ථාවල විශේෂයෙන්ම විශේෂ අධිකරණය යටතේ වධ හිංසා, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වැනි උල්ලාසනය කිරීම ගැන වගකිව යුතු අය විමර්ශනය කිරීම සහ මුවන්ට එරෙහිව අහිවෝද්‍යා ඉදිරිපත් කිරීම.

(d) තව දුරටත් අපහරණයට ලක් නොවීම, විශේෂයෙන්ම වධ හිංසා සහ ප්‍රවණ්ඩත්වයට ලක් නොවීම සහතික කිරීමට ප්‍රමාණවත් නැවත ඇති නොවීම පිළිබඳව සහතිකයක් ලැබෙන තෙක් වධ හිංසා සහ අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලාසනය කිරීමෙන් ලක් වූ දෙමළ ජනතාව සඳහා (Non- refoulement) ප්‍රතිපත්තියක් තහවුරු කිරීම.

(e) මානව අයිතිවාසිකම් ක්‍රියාවාසිකම් විවිධ ප්‍රතිපාදනය සහ ප්‍රතිසන්ධානය කෙරේ ඇති මානව අයිතිවාසිකම් විවිධ ප්‍රතිපාදනයන් සහ ප්‍රගතිය ගැන කෙරෙන අධික්ෂණය දිගටම පවත්වා ගැනීම:

ප්‍රමාණවත් ප්‍රගතියක් නොවන්නේනම් අන්තර්ජාතික අපරාධ පිළිබඳ වගවීම තහවුරු කිරීම සඳහා තව දුරටත් අන්තර්ජාතික පියවර ගැනීමට මානව අධිකාරීයකම් කවුන්සලය සලකා බැලිය යුතුය.

Non-refoulement යන්නෙන් අදහස් කරන්නේ වධ හිංසාවට ලක් වූ සැබෑ විනිදිතයෙක් මහු/අය වධ හිංසාවට ලක් කළ තැනැත්තාට ආපසු ලබා දීම තහනම කෙරෙන අන්තර්ජාතික නීතියේ මූලධර්මයකි. වධ හිංසාවට ලක් කළ තැනැත්තා යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ රාජ්‍ය පාරැශ්වයකි.

පාද සටහන්:

* ප්‍රමාද වී ඉදිරිපත් කිරීම.ම් ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව අධිකාරීයකම් පිළිද මහ කොමිෂන් කාර්යාලයේ විමර්ශනයේ සවිස්තර සොයා ගැනීම සඳහා A/HRC/30/CRP 2 බලන්න.

1. ශ්‍රී ලංකාවේ මූදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තම්නත්තුවේ 2012/13 ගණස්ථාන ආදායම් සහ වියදුම සම්ක්ෂනයේ අතුරු වාර්තාව.

2. Freedom from Torture "Tainted Peace Torture in Sri Lanka since May 2009" August 2015

3. මුස්ලිම මහ ලේකම් කාර්යාලය (<http://secretariatformuslims.org>)

4. ජාතික ස්වයංක්‍රීතියානි එවැන්ජලික සන්ධානය. සිද්ධි වාර්තාව (<http://incesl.org/category/incident-reports/>)

5. 2014 දී කොමිසම් සහාවෙන් ආවරණය වන කාල පරිච්ඡේදය 1990 ජූනි 1 සිට 1983 ජනවාරි 1 දක්වා දීර්ශ කරන ලදී.

6. මෙම සිද්ධියේ දී මරණ දඩුවම නියම කිරීම සම්බන්ධයෙන් සහ නිල නොවන මරණ දඩුවම අහෝසි කළ රට්කේ වශයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්ව ගැන මහ කොමිස් සිය විරුද්ධත්වය සටහන් කෙළේය.

7. ආණ්ඩුව සඳහන් කරන ආකාරයට ACF සිද්ධියේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව 2015 ජනවාරි සිට හමුදා නිලධාරීන් 18 කගේ ප්‍රකාශ සටහන් කර ඇති අතර තවත් 22 ක් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට නියමිතය. ප්‍රංශයේ ජ්වත්වන ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ද සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතය. ත්‍රිකුණාමලය සිද්ධියේ දී සාක්ෂිකරුවන් 25 කගේ සාක්ෂි සටහන් උසාවියට ඉදිරිපත් කර ඇති අතර විදේශවල ජ්වත් වන තවත් අව දෙනක්ගේ සාක්ෂි සටහන් කර ගැනීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ. මෙම නඩුවේ ර්ලග විභාගය 2015 දෙසැම්බර් 7 පැවැත්වීමට නියමිතය.

8. CID arrests four army officers" Daily News 25 August 2015

9. Sgt. Major Confesses to grilling of Ekneligoda" Daily News, 11 August 2015

10 යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය බලන්න. <https://www.colombotelegraph.com/wp-content/uploads/2015/08/election-held-LAA.xls-pdf>

11 A/HRC/30/CRP.2.

12 Ibid

13. A/HRC/30/CRP.2. ඔලෝන්න.

14. A/HRC/30/CRP.2. p.248 recommendations